

0 × 0 / 0 × 0 / 0 /

> ﴿ وَمَنْ مَا هُوْ وَ مَرْسُونَ وَمَا وَمَرْسُونَ وَمَرْسُونَ وَمُرْسُونَ مَا وَرُورُ وَرُورُورُ وَرُورُورُ وَر ﴿ وَمَنْ مَا هُورُورُورُ وَ 10-PC-245/2023/W-10 وَوَرُورُسُونَ مِرْسُونَ مُورُدُ اللّهِ (IUL)245-MIM/245/2023/91

المُوسِمُ اللهُ اللهُ

| 0,10 (1) 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,00 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,00 | יא ב א מינים אר . אַ ב א מינים אר |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------|
| בריים אלי בריים לי האור מינים לי בינים לינים לי בינים לינים לי בינים לינים לי בינים לי בינים לי בינים לי בינים לי בינים לי בינים לינים לינים לי בינים לי בינים לי בינים לי בינים לי בינים לי בינים לי בי | 1.1 |
| مِرْدُوَّ مِنْ مَرْدُوَّ مِنْ: IUL)245-MIM/245/2023/91 | |
| תָרֶעָתָלוֹאַ בַּאַרָב: 22 הַנִישָּׁשׁאַ 2023 | |
| ه و در | 8.1 |
| ה לינים לינ | |
| رد. دوریش و و رنگراه | |
| گوشر: 6500036، 6501013 | |
| و ﴿ وَدُور مُرِورُ رُوسُ رُدُ لِنُمُومُ لُو وَمِورُو كُولُو الْأَعْرَدُ وَغَارِدُهُ مَرْجِ صَاعِمُ وَسَ مُرْدُو. تَرْوَمُ | |
| projects@uligan·gov·mv תُر رِ وَرِو تِرْرُدُورِ وَسُرْدُورِ عَلَيْ سُوْمَ وَمِرْدُرُو مِرْدُورُ وَ وِسُرْدَدُو | |
| ور و برروس برورور بروس مرورورورورورورورورورورورورورورورورورورو | |
| https://forms-office-com/r/2W5xvgmded | |
| رِحْرُمُّهُ مُ فَارِدُمْ وَمُرْدُوْرِ مَعِ سُجْمِرِنْمُسْ نَهِرَمْ وَسُمْرُوْسٍ 23 مِنْعُصَهِ 2023 رِسْ 30 مِنْعُصَه | |
| 2023 كَرُرُ هُنْدُونِرُنْدُ كُنْرُو كُرُورُنُ 08:00 كِيْدُ 14:00 كَرُدُو. كَرْبُورِيْرُنْدُ بِمَاجِ عَرِقُ وَيُكُوهُ كَامْرُ هُنْدُو | |
| قروَ سَمَرُن دَرِوْ سَ مَعِ سَعَمَرٍ وَوَسَرْرُوْ. مَرْعِ سَعَمَرٍ وَوْدُ سَسْرَدَءِ رَبِّ 30 مُرْعَظُمَ 2023 دُ 14:00 مُوْ. | |
| ק' או של בשיל העיעית באילה באיקל | 9.1 |
| ר אין | |
| ירנו ארבים בסינם אנים מינים מ | 9.2 |
| תיים. היים ל היים ל היים ל היים ל פינה תיים: הגוב ב היים ל היים פינה | |
| ייי ול מייים אות מייים מייים פייים פייים אות מייים מייים מייים מייים אות מייים | |
| א מי | |
| توسِينَّر سَرِينُرهَ مَرْ: 6501014 | |
| مذرو دی مراد الله projects@uligan·gov·mv | |
| ﴿ وَمَا وَمَا مِنْ مِنْ مِنْ مِنْ مِنْ مِنْ مِنْ مِنْ | |
| ءٌ ، ، ، مورو و . | |
| יר בינינים אם נב ביניבים ב 0 בי אם אינינים בינים וב יוון מור או איני אם התיקות פים, אם התיקאפאת שינה מותב מתוש במיק התיקל אם אותבית בפית | 13.1 |
| | |
| הל ב הריים הל ל' ל' הלל ליאל האל לא הלאל לא האל האל האל האל האל הא | |
| ים ביניה ב בם נים מו בם נים סקיות מתמקה מותינית ה סקיות מתמקה מותינית ה | 17.1 |
| - ئىررۇڭىرۇرۇ ھۇش رىزىد ۋە (غۇھۇ 2) | |
| - ئىرۇسراۋى ئرىرشوۋراكى ئى ھە ئىسەرچە كەرگەر كىرى ھەھىرى كىر | |
| - تو رو دووسره و دور بر بري على سوم بري تري (بري سوم بريشر و در و سرد) | |
| مرتز المرافع و على المرافع الم | |
| - ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ | |
| - چ. در سوچ کری سوچ کر سوچ کر | |
| و المسارم (و المسامر و المراز | |
| - ﴿ وَهُو وَهُو كُوْوَ كُو اللَّهُ مُرْكُمُ وَ وَهُو رَاحُ وَرُودُ وَكُورُونُ وَكُورُ وَكُورُ وَكُو وَكُورُ وَكُورُ وَكُورُ وَكُورُ وَكُورُونُ وَكُورُونُ وَكُورُونُ وَكُورُونُ وَكُورُونُ وَكُورُونُ وَكُورُونُونُ وَكُورُونُونُ وَكُورُونُونُ وَكُورُونُونُ وَكُورُونُونُ وَكُورُونُونُ وَكُورُونُونُ وَكُورُونُونُ وَكُورُونُونُ وَكُورُونُونُونُ وَكُورُونُونُونُ وَكُورُونُونُونُ وَكُورُونُونُونُ وَكُورُونُونُونُونُونُونُونُونُونُونُونُونُونُ | |
| - ﴿ وَوَ وَ رُ سِهِ مِنْ مِرْوَدُ وَ رُدُورُ ﴿ وَوَمَدِ رُدُو رُجُورُ وَمُرْدُ وَمُرْدُ رُدُ وِرُسْ | |
| | |
| | |

1 | ";"-

| 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 | 18.1 |
|-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------|
| مَرْهِ: مِوْرُوْرُو وَ دُوْرُوْرُو مُرْدُودُ مُرْدُورُ مُرْدُورُ مِرْدُدُ / رد. دُوِدُسٌ، فِرْمُرْدُغ | |
| گریزش فرق ^ش / کمایا: 02 شرّور و شرّور شار شار شار شار به میران از میران ا | |
| ره (۱۵۶۰ مرفور) شور (۱۶۶ مرفور) | 20.1 |
| هُرُ: مِوْدُرْدُورُهِ دُمْدُونُ لِهِ دُودُو كُرُدُرْهُ وَوَدُ دِكُرُكُ / رِد. دُوِدُرُ، وَوَ رِكُرُهُ | |
| هُ بِنْرِثُ، قُرِوَتُ / كَـهِ: 02 سَرُّوْوُهُ عَبِر 2023، هُ مَّرَّ مُوْمِ / 13:30 | |
| שְּלָתִמֶּה פֹשׁתִיאֶת כָתִּבֹּתנִ שְׁבְּבֶּרָ 5 בֹרְ הֹפֹתְרְנִפִּי | 24.1 |
| وِيْ سُورِيرِهُ خَمْدَرِ رُمَرَءَسْمَ عُرُ بَرَدَدِي 1,000.00 مِنْ (دُرُدُ رَّبُ مُرْدِيدٌ) | 30.1 |
| رَجْ وَّسْ وَرِبُّ رَجْ وَسُومُ وَرِبُّهُ وَمُرْبِّ وَرَبِّهُ وَمُرَبِّ رَجْرَةً رَدْدُ 15% | 31 |
| ל היים מיים מיים איים איים איים איים איים א | 32 |

مَا مَشُورُ 2: هُوُسُ رُمِرُةً وَيُمْوُوكُونُو وَقُ مِنْ مُنْعُمْ

30% (1)

- 1. صورة كالمركزة دُسَمُرَمْوُهُ وَدُورُورُهُ سُورُ 7 وَدِل هُرُورُورُهُ وَسُرَعْرُورُ وَسُرَعْرُورُ وَسُرَمُو.
- 2.1 ﴿ وَرَدُ رَوْهُ وَوِرَوَسٍ ، وِهَ وَمِر مَنِ مَنْ مِنْ مُنْ الْمُدْرُدُ فَأَنْتُ الْمُؤْمِدُ الْمُؤْمِدُ الْمُدَوْدُ وَالْمُؤْمِدُ الْمُؤْمِدُ اللَّهِ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهِ الللَّهِ اللَّهِ اللَّهِ اللَّهِ اللَّلْمِي اللَّهِ الل 2. صورتر مرورو אבים א על פנתם פאצת שתיעל באפפעיתם. אלים בארים
 - - 2.1.2 بُرُهُ سِرَم سَوْقِ كُالْرَشِي وَرُسُ مَرْجِ سَهُ هِم لَا مَرْوِ وَرُدُو بُرُمُ سِمْ الْمِرْمُدُ.
 - 2.1.3 كَرُمُوعِ و جَسُرِهِ وَ وُرُدُو وَرُدُو كَرُمُو وَرُدُو كَرُوعُ كَرُمُوعِ وَ مُسَامِعِ وَرُدُو
- 2.1.4 مُرِدُو وَمُوْرِدُ وَمُرُورِ كُلْرِشْ كُرْشْ مُعِ فَعُولُو وَمُو مُرْدُو وَمُوْرَفُونَ وِمُرَوْمِهُ.
- 2.2 و دُرُورُدُ 2.1 دَرِ صَرَّرُتُمَ وَمُرْمُونُهُ وَمُرْمُونُهُ مِنْ مُرْمُو وَمُرَّوُمُ مُرَاثِمُ وَمُرْمُونُهُ وَمُرْمُونُهُ مُنَاثِمُ שלית שישצת שתשתעל ברפתחפ.
- 4.1 عَوْمُ مُدُمُرُونَهُونَدُونُهُ، عَوْمُ دُرُرُوْوُ لَكُ مُسْوَدُ لِكُونِهُ لَكُمْ مِوْمُ دُرْرُو يُكُونُونُونَ בינים תחל החפים נמלעת ספבת נצפת צמפת שמכהה תחלבתהפ
- 5.1 ﴿ وَمُرْدُ وَمُرْدُ وَمُرْدُمُ مِ وَوَرْسُومِ دُوْدُو مُ رَجِي وَ مُرْدُدُ مُومُو وَوَرُعُ وَاللهِ وَوَرْبُ وَاللهِ وَمُرْدُ مُومُو وَوَرُعُ وَاللهِ وَمُرَادُ مُومُو وَوَرُعُ وَاللهِ وَاللهِ وَاللهِ وَمُرَادُ مُومُو وَوَرُعُ وَاللهِ وَاللّهُ وَاللّهِ وَاللّهُ وَلّهُ وَاللّهُ و 5. cm/12 Echen وِرْدُدُورُ سِرِيْنَ رُمْزُرُورُونُونُورُ وَيُورُ وِرْدُورُ رُمِنَا دُرُعُ دُمَا رُمْرِ دُمْعِرُ رِدُورُ

(٦) ﴿ وَوَرُدُونَ وِرُسُرُهُورُ

- 6.1 कुर्हेंट क्रिलेडेंग्रेट र्टेन्ट व्यूर्टा क्यूटेर के क्रिलेडेंग्ट क्रिलेडेंग्ट रेट्ट 6. هوسر توهوکار روسر 6.1.1 مِرْسُرُ مِنْ فَيْ الْمُعْ مُنْسُرُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللّ ڪُرِمُورُ
 - 6.1.2 صور رُمْرَرُ وَيُرْمُونُونُ مُرَاثِ وَلَا مُرْمُونُونُ مُرَاثُ مُرَاثُ مُنْ الْمُعْمِدُ (الْمُعْمُونُونُ مُ
 - 6.1.3 دُرُهُ مُوْدُدُ دُرُدُ دُدِرِ رُدُبُ دُرُورُهُ دُرُ اللَّهُ اللَّا اللَّالِمُ اللَّا اللَّهُ اللَّا اللَّا اللَّهُ اللَّا اللَّهُ اللَّهُ اللَّهُ اللَّا
 - 6.1.4 عُ قُرُورُ عُرُدُ (سُورُ 4)
 - 6.1.5 مُشْرُعُ مُرْمُعُ اللَّهِ اللَّهِ اللَّهُ اللَّالِي اللَّهُ اللَّا لَا اللَّا الللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ ا
 - 6.1.6 مُرُهُ مُوسِرُ (مُعَالَمُ مُعَالِمُ اللَّهِ اللَّهُ الللَّهُ اللَّهُ اللَّهُ اللَّا اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللّ
 - 6.1.7 كَوْسُ رُدُو رِدُوهُ الْمُعْمِ لَا مُرْسُحَ لَا وَسُومُونُ كَا رُرُورُهُ وَ (سُعْ شَهُمُ 7)
 - 6.1.8 وَسُرْسِرِ وَرُدُودُونُهُ (سُمْ سُمُسُرُ 8)
- 7. هِ وَوْدَ دَرِ مَرْعِ صُوْعَ لِهِ مُوْسَ دَمَرُ زُورُ مُرِيْدُورُ وَرَمْرُودُ وَمَرْدُو فَرَمُونُ وَهُورُو مَرْسُورُو وَالْمَرْدُورُ وَالْمُرْدُورُ وَلَامُورُ وَالْمُرْدُورُ وَلَامُورُ وَالْمُرْدُورُ وَلَامُورُ وَالْمُرْدُورُ وَلَامُورُ وَالْمُرْدُورُ وَلَامُورُ وَالْمُرْدُورُ وَلَامُورُ وَلَامُورُ وَالْمُرْدُورُ وَلَامُورُ وَلَامُورُ وَالْمُرْدُورُ وَلَامُورُ وَالْمُرْدُورُ وَلِمُورُ وَلَامُورُ وَلَامُورُ وَلَامُ وَلِمُ لَامُورُ وَلَامُ وَلَامُ وَلِمُ لَامُورُ وَلَامُ وَلِمُ لَامُورُ وَلُولُولُولُ وَلِمُ لَمُعْمُونُ وَلِمُ وَلَامُ وَلِمُ لَمُ لَمُعُمُ وَلَمُ ولِي مُنْفُورُ وَلِمُ لَمُ لِمُولِقُولُ وَلِمُوالِمُ وَلِمُ لِمُعْمُ سرس و المراد الم
 - 7.2 ورُودر مُح سمع مِلْمُورْ ومِردرو ورودو ورودو روسروسروسرو 7.2.1 وَرُورُهُ سُورِي اللهِ وَمَرَدُ وَمُرْدُونُ مُرْسِرُ

- 7.2.2 ورزير مري شهي مريوعة
 - 7.2.3 مِرْمِرُ مُا يُرْبُ
 - 7.2.4 צעת בשת העל העל ה
- 7.3. دُسُورْ بِرِ بِنَا دُرْرُوسِ دِدُوْسِرَوْدِ بِرَعِ فَعُ مِنْ مِنْ فَرَوْدُو دُرُورُودُ وَدُورُودُ ورُورُودُ وَدُورُودُ وَدُورُ وَدُورُودُ وَالْمُودُ وَالْمُودُ وَالْمُودُ وَالْمُودُودُ وَالْمُودُ وَالْمُودُودُ وَالْمُودُودُ وَالْمُودُودُ وَالْمُودُ وَالْمُودُودُ وَالْمُودُ وَالْمُودُ وَالْمُودُ وَالْمُودُ وَالْمُودُ وَالْمُودُ وَالْمُ مرورة وكره وكرو
- 8. ﴿ وَرُدُودُورُ وَ وَرُورُورُ وَ وَ وَرُدُودُ وَ وَمِؤَدُو وَمِورُدُو وَمِرْدُورُ وَمِرْدُورُ وَمُرَدُورُ وَمُرْدُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُرَدُورُ وَمُرْدُورُ وَدُورُ وَمُرْدُورُ وَرُورُ وَمُ وَمُورُ وَمُرْدُورُ وَمُرْدُورُ وَمُرْدُورُ وَمُرْدُورُ وَمُرْدُورُ وَمُرْدُورُ وَدُورُ وَمُورُ وَمُرْدُورُ وَرُدُورُ وَمُرْدُورُ وَرُدُورُ وَمُ وَمُرْدُورُ وَرُدُورُ وَمُرْدُورُ وَرُورُ وَالْمُ ورُورُ وَلَادُورُ وَلُورُ وَالْمُ وَمُورُ وَالْمُورُ وَالْمُورُ ورُورُ وَالْمُ وَالْمُ وَالْمُ وَالْمُ وَالْمُورُ وَالْمُورُ وَالْمُ وَالْمُ وَالْمُ وَالْمُ وَالْمُ وَالْمُ وَالْمُ وَالْمُ وَالِهُ وَالْمُورُ وَالْمُورُ وَالْمُ وَالْمُورُ وَالْمُ وَالْمُوالِقُولُ وَالْمُورُ وَالْمُورُ وَالْمُ وَالْمُورُ وَالْمُورُ وَالْمُ وَالْمُ وَالْمُورُ وَالْمُوالِمُ والْمُورُ وَالْمُورُ وَالْمُورُ وَالْمُورُ وَالْمُ وَالْمُ والْمُورُ وَالْمُورُ وَالْمُورُ وَالْمُ والْمُ والْمُورُ والْمُ والْمُورُ والْمُورُولُ والْمُورُ والْمُورُ والْمُ لِلْمُورُ والْمُورُ والْمُورُ والْمُ لِلْمُ والْمُورُ والْم سۇتۇرىمىرىس
- 9.1. صِوْسُ رَوْوُوْدُ وَمُوْرُهُ رَوُوْوْدُ لَهِمْ صِوْوُرُ لَسُرُوْرِسُ دُسْرَمُوْنُ صَوْرُهُ دُسْرُورُ وَسِرَهُ תות להצוף שילכים הבית הבית (התנה ההל) בית פית הל
- 9.1 .9.2 צֿרְפַצְׁבָּאָר בָּנִינִ אָנִינְנִיפִּשְׁ שְּלָכִנֹ שֹׁנְינִי רִבְּ רְ הִתְּרְבָּגִּ שְּלָכִנֹ אֹנִינִי בְּיִבְּנִבְּרָבּ

(سر) ھوکوش ھوگرگرنونوش

- 10.1 ﴿ وَمُرْ رُسُرُسُرُولُ سِ وَرِوْرٍ صَرْسُ، وَسَرَرِسُ لِسِيرُ رُسِرٌ وَسُوعُ نُسُرُ وَمُرَّةً وَمُرْ وَمُرَا وَمُرا وَمُرَا وَمُرا وَمُرَا وَمُرْا وَمُرَا وَمُرا وَمُوا وَمُرا وَمُرا وَمُرا وَمُوا وَمُ وَمُ وَمُرا وَمُرا وَمُوا وَمُرا وَمُوا وَمُرا وَمُوا وَمُرا وَمُوا وَمُرا وَمُوا وَمُرا وَمُوا وَمُوا وَمُرا وَمُوا وَمُوا وَمُوا وَمُرا وَمُوا وَمُوا وَمُوا وَمُرا وَمُرا وَمُوا وَمُوا وَمُرا وَمُرا وَالْمُوا وَمُرا وَمُرا وَمُوا وَمُوا وَمُوا وَمُوا وَمُوا وَمُوا وَمُوا وَمُوا وَالْمُوا وَالْمُوا وَالْمُوا وَالْمُوا وَالْمُ وَالْمُ وَالْمُوا وَالْمُوا وَالْمُوا وَالْمُوا وَالْمُوا وَالْمُ وَالْمُ وَالْمُ وَالْمُوا وَالْمُ وَالْمُوا وَالْمُوالِمُ وَالْمُوا وَالْمُوا وَالْمُوا وَالْمُوا وَالْمُوا وَالْمُوا 10. ﴿ وَوَ وَ وَ مِ الْمُرْسِرُ مِا مُؤْوِ چەرۇرى دۇرۇرى دۇرۇر كۆرۈرى ئۇرۇرۇر دەرۇرۇر كۆرۈرى كۆرۈرى ئەرىدى ئۇرۇرى ئۇرۇرىيى ئۇرۇرىيى ئۇرۇرىيى ئۇرۇرىيى ئۇرۇرىيى לעלים אל מנותה ב למנים ל המנים מושם לני בני ביים בי
- - 11. ﴿ وَحُرَدُهُ مِ صَرْسُرُهُ مُ وَرِبُ
 - 12 مَرُدُوْمُرُ
- 12.2 ، دُمْ عِ دُمْ مُومُ عُرُومُ وَمُو وَمُرَّدُ وَدُو دُرُورُ وَمُوسٍ عِ دُمْ عِ وَمُرَدُومُونُ دُو
- 13.1 بِهُوَهُمْ / مَنْمِ وَيُمْتَرِيرُورُ شُومُ وَسُهُمَاهُ خَدْرُورُ وَهُوَهُ وَرَزُورُ وَهُ وَيُو 13. څرځرځو 100000 2000 COCO 10000 COCO 100000 COCO 10000 COCO 1000
- 13.2 نِفْرَدُهُ / مَنْ مِ كَيْمَا رُمِرُورُ شَوْمَ وَسَادُنَاهُ تَارِمِشْوَرُ رَبَرَةً وْدَوْمُ لِ دَنَارٍ وَسُوَ وَدَوْمُورُ .90,000 0320
- 14.1 عَوْسٌ رَبَرَءٌ مُعِرِدْشُ وَرِدُشْ وَوْوَى 60 فَرَوْ مَنْ رَوَوَسُوسٌ عِوْدٌ رُدُوْفِيْ رَوَوْنَالِمُونُ 14. ھوكىڭ ئۇھۇرىگ موسر ربررو و بروس مرم موسوسروسرو. כם גב ב ה בקם
- 15.1 ﴿ وَوَدُو رَبِرُ جَوَرُدُرُدُورُ مِوْسُ رَبِرَكُ وَيُدُودُ شُوَى دُوَيَّدُوسُ دُورُدُوسُ وَيُرَودُ خَرِيْسُ 15. صورو كرد كرد مردور مُرُورِدُ وَرُورُ مُرْسُرُ مُرْسُرُ مُورِدُ وَرُدُرُ بُورُدُكُمُ مِرْدُورُ مِرْسُورُ مُرْسُرُورُ مُرُسُرُ مُوسُر ع المرور المرود المرور المرور المرور المرور المرور المرور المرور

- 15.2.1 .15.2 بْمُرِمُوعْ بِرِجِعْ نَسْرُوْسِمُنْسْ خَسْعِشْ غِيْرُعْنِدْ بْرْسْ زُبِّمُنْسْ صِوْدَة وِهُ هُوَ وَوَ وَكُو مُو مُرَكُمُ وَكُو مُو مُرَكُمُ وَوَ وَهُو وَكُو وَكُو كُو مُرَكُمُ اللَّهُ الْوَقِيم اللّ ى ئىرى دررۇسۇسرمۇ.
- 15.2.2 يُوْصَرَع سِهُ وَمُونَا وَسُرِي مِنْ يُوْصَرُ رُوسُ وَرُمُونُوسُ صِوْدًا وِرُسُومُنَا وَمِ سَمِنَا مُسَرَد رُوَيُرُوكُ لِلْهِ اللَّهِ اللّ
- رُوَيُرُوكُ لِهُ الْمُوكِ وَرُوكُ وَوَ وَرُوكُ الْمُوكِدُ الْجُوكِ لِمُوكِ الْمُؤْكِدُ اللَّهُ اللَّهُ الْمُؤْكِدُ اللَّهُ الْمُؤْكِدُ اللَّهُ الْمُؤْكِدُ اللَّهُ اللَّهُ الْمُؤْكِدُ اللَّهُ الْمُؤْكِدُ اللَّهُ اللَّالِي اللَّالِي اللَّهُ اللَّالِي الْمُلْمِلْمُ اللَّاللَّالِلْ
- 15.2.5 كَوْرُونُ لِيَسْرُونِهِ مِنْدُونِ لِوَجْ الْمُرْوْسِمُونِهُ وَوَوْدُ وِرْسُرُمُونُورُ كُورُورُ
- 16.1 ﴿ وَمُرْ رُسُوسُ وَ مِنْ وَ وَوَوْ لَا وَدِ رُمُرَاءُ مُرْفِعُ لِوَرُسُومُ وَ مُوسُومُ وَ وَمُر مُرْسُرُهُ وَ اللهِ اللهُ وَمُرْسُونُ وَاللَّهُ اللَّهُ اللَّ 20 / 0 %) 20 תיתיתית פית 2 פ
- 16.2 ﴿ وَوَ ذَ تُعْرُو بِهُ وَرُدُدُوهُ مَدِ مِهُ وَ بِهُ وَرُدُهُ وَمُوسَرُو بِهُ وَمُرْدُ مِنْ وَمُرْدُ مُرد
- 16.1 . 16.1 مَدِ 16.2 مَرْ رَوْرُر رُسُوسَ صِوَسُرَهُمْ يَا اللَّهِ وَرِدْمُمُودُ وَ رِدْمِيرُمُو وَمِرَامُونَ وَعِوْمُرُهُوْ

(مر) چوکٹر ریزرڈیٹر

16. جۇنىر

- 17. ﴿ وَوَكُرُنُو رُمُرُونُونُ عُرُاءُ مِنْ رُمُرُءٌ مِنْ وَمِرَدُ مِنْ مِيرِدُ مِنْ وَقُرُ مُرْوَهُ وَقُرْ مُرْوَهُ وَقُرْ مُرْوَعُ مِنْ مُومِدُ وَ فَيْ مُرْوَعُ وَمُومُ وَالْمُوالُومُ وَمُومُونُ وَالْمُوالُومُ وَمُومُونُ وَالْمُوالُومُ وَمُومُونُ وَالْمُوالُومُ وَمُومُونُ وَالْمُؤْمِدُونُ وَالْمُؤْمِدُونُ وَالْمُؤْمِدُونُ وَالْمُؤْمِدُونُ وَالْمُؤْمِدُونُ وَالْمُؤْمِدُونُ وَالْمُؤْمِدُونُ وَالْمُؤْمِدُونُ وَلَا مُؤْمِدُونُ وَلَوالْمُونُ وَلَا مُؤْمِدُونُ وَلَا مُؤْمِلُونُ وَلِمُ وَلَا مُؤْمِنُ وَلَا مُؤْمِنُ وَلِمُ وَلِمُونُ وَلِمُونُ وَلِمُونُ وَلَا مُؤْمِلًا لِمُونُ وَلِمُ وَلِمُ لِلْمُ وَلِمُ لِلْمُؤْمِلُونُ وَلِمُونُ وَلِمُ لِلْمُؤْمِلُونُ وَلِمُونُ وَلِمُ لِلْمُؤْمِلُونُ وَلِمُونُ وَلِمُ لِلْمُؤْمِلُونُ وَلِمُ لِلْمُؤْمِلِونُ وَلِمُونُ وَلِمُ لِلْمُؤْمِلُونُ وَلِمُ لِلْمُؤْمِلُونُ وَلِمُ لِلْمُؤْمِلُونُ وَلِمُ لِلْمُؤْمِلُونُ وَلِمُ لِلْمُؤْمِلُونُ وَلِمُ لِلْمُؤْمِلُونُ لِلْمُونُ لِلْمُؤْمِلُونُ لِلْمُؤْمِلُونُ لِلْمُ لِلْمُؤْمِلُونُ لِلْمُؤْمِلِمُ لِلْمُ لِلْمُؤْمِلُونُ لِ 17.1.1 وْمُرْدُرُونُورُو صُونُو رُمُرُرُو وَوْ الْمُورُولُو الْمُورُولُو الْمُورُولُو الْمُرْدُولُو ת נתיים ביר
 - 17.1.2 ئىس ۋىسر / بۇغى سرىم شورۇ / ئى ئىرى ھۇ ئىستىدى ھى دۇرىدى ئىرى ئى ھى مۇرى ئىرى
 - 17.1.3 تَعْرِ رَعْرِ وَقْرُوسُمْهِ يَ وِمَرَّعِم مَنِي سَعْمِرَةً ثَنْدٍ (مَنِي سَفْمِ بِمَثْرُورُوسَرَةً)
- 17.1.4 كَيْ عَمْدُ / هِ.٨٠ بِهُ (رُبَرُزُوْرُوْ بِينَ بَاوُرْ هِوُسْ سَمْعُوْدُ فَسُرُوْ رُبُوْرُوْ رُبِرُزُوْرُوْ بِسَرْدُوْ.)
- 17.1.5 تُرِرُدُ كَامُورُو مِوْمُ رَمْرَةً وَمُرْدُدُ وَمِرْتُ وَمِرْتُ وَمِرْتُ وَمِرْتُ وَمِرْتُ مِ ورسرورو)
 - 17.1.6 جِ رُبُوجِ مُرِي مُوصِوْمُ مُنْ سُونُ سُونُ وَمُونِ كُنْ إِنْ الْمِنْ مُرْمِ مُرْدُ مُرْدُ اللهِ اللهِ اللهُ الله
 - 17.1.7 وَيُ سَرِيْمِ رَمْرَوْرُوْرِيْ وَوُدُرُمْرُو رَمْرُو وَ سَرِيْمِ وَ مَرْدُورِ مِنْ سَرِيْمِ و
- 17.1.8 صِوْسٌ وَهُوْ 5.1 دَم صُرَّسُونُ وَرُو اللهِ وَرُمْ وَرُدُو وَ اللهِ وَرُمْ اللهِ وَمُرْ رَمْرَ وَسُوخ اللهُ مُ مواترسر.
 - 17.1.9 " ﴿ وَوَى جُمِيْنِهُ وَيُ رَدُونُ الْرَبُونُ وَيُرَا وَرَبُونُ مِنْ وَرَدُونَ مَرْ وِرُسُو.
- 17.2.1 ﴿ وَمُرْدُونَ وَسَادُنَا وَسَادُنَا وَسَادُنَا وَمُرْدُونَا وَمُرْدُونَا وَمُرْدُونُ مُورِ وَمِرْدُنَا وَمُرْدُونُونَا وَمُرْدُونُا وَمُونُا وَمُرْدُونُا وَمُرْدُونُا وَمُرْدُونُا وَمُرْدُونُا وَمُرْدُونُا وَمُرْدُونُا وَمُونُا وَمُونُا وَمُونُا وَمُرْدُونُا وَمُونُا وَمُونُا وَمُرْدُونُا وَمُونُا وَمُؤْمِنُا وَمُونُا وَمُؤْمُونُا وَمُونُا وَالْمُونُا وَمُونُا وَالْمُونُا ولِنَا لَا مُعْلِمُونُا وَالْمُونُا ولِنَا لَالْمُونُا لِمُونُا لِمُ لِمُونُا لِ عَ ثُوْوَ 4 (وُرِهُ وِ مِنْ دُرَيْرُهُ مُعَدِد عُرُورِهُ دُوْسِرُم وَسَادُمُورُ دُسُورِهِ وَوَ 17.2.2 هِوَسُرُ رَمَرَكُ وَمُدْهُدُ قُرِهِ مَرِوْ رَمِرِ وَمِرَوَكُوْ وَ فَوْوَوْ } (قُرِمِ هُسَرَوَ سُمَادُهُ عُ (2000)

- (١) שמע אנאמים לשא יינא שמע הששלימשלגעל הערמישל לאנאמע שלכנת
- (٦) ﴿ ﴿ وَهُو لِهُ وَهُو لِهِ وَهُ وَهُو مُ وَهُ الْمُؤْمِدُ اللَّهُ مُنْ اللَّهُ وَاللَّهُ مِنْ الْمُؤْمُونُ وَالْمُؤْمُونُ الْمُؤْمُونُ اللَّهُ وَاللَّهُ وَاللَّالِمُ وَاللَّهُ وَاللَّالِمُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّالِمُ وَاللَّهُ وَاللّالِمُ وَاللَّهُ وَاللّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّالِمُ وَاللَّهُ وَاللَّهُ وَاللَّالِمُوالِمُواللَّالِمُ وَاللَّالِمُ وَاللَّهُ وَاللَّالِمُ وَاللَّا لَاللَّالِمُ وَاللَّال מינים בין מינים מינים מינים או מינים מיני
- 18. ﴿ وَمُورُ مُ مُدُونِكُمُ مُرَدُهُ ١٤٠١ . ﴿ وَمُورُ رُسُوسُرُوسِ ﴿ مُسْرَنَّا مُ وَوَرُدُو. رَبِّهِ وَمُرَدُ مُنْكُمُ رَبَّهُ مُنْ اللَّهِ وَمُرْدُ مُنْكُمُ مُ مُنْكُمُ مُ عرور عورد شرور ورسانان عرف دور دور دور دورور دوروروس مُؤُوْرُورُمُ دُوْرُورُ دُورُدُ مُدُرِدُ مُدُرِدُ دُورُدُ دُرُدُ الْمُؤْرِدُ مُرْدُدُ مُرْدُدُ دُرُدُ
 - 18.2 سوم دُمَّدُ عُنْدُور مِوْدُدُ سُرْسُ وِمُدُر دُسُرُسُرُسُوسُرُهُ سُرُهُ.
 - - 19.1 دَرْزَوْ صَوْسْرَهُ دُرْزُوْشُو سَوْسُدُو عَوْسُ سَوْجُوْدُ صَرَّشُو لَدُوْسُرُدُو. 19. چوکر زیرزودی
- 19.2 و دُرْمَرْهُ 19.1 دَر مُرَّرُونَهُ مُعِرِدُ مُعِرِدُ مُعَرِدُ مُعْرِدُ مُرَادُهُ دُوْرُدُهُ دُوْرُدُ دُوْرُدُو دُوْرُدُ دُوْرُدُ دُوْرُدُ دُوْرُدُ دُوْرُدُ دُوْرُدُ دُوْرُدُ دُوْرُدُ دُوْرُدُ دُوْرُدُونُ دُوْرُدُ دُوْرُدُ دُوْرُدُ دُوْرُدُ دُورُ دُور ئىرىڭ ج مَوْرُو (رَزُرُونُونُ) رُونُ وَرُرُ مُرِّرِنَاهُ وَاللَّهِ عَرِيْهِ وَرُونُ وَرُونُو وَمُونِهُ مِنْ اللَّهِ وَوَوْرُودُ وَمُؤْمِرُ منوع دُروً كَا رُوْ.
 - 19.3 رِوْرِوْ رُورِ وُنْ وَنْ وَنْ وَنْرُو دُنْرُو رُنْرُونَ وَنَامُونُ وَوَرُدُ تَرَوَنُونُونُونُونَ
 - 20.1 ﴿ وَمِنْ رَمَرُوْوَمْ رَوَعْ رِوَرِوْ الْمِنْ وَوَرَوْ رَمِرَوْ مِوْمُوهُ هُوَرُورُ لَرُونَوْ مُرَوْدُ 20. وَرُعَرُهُو مُو يَوْرُسُرُ מניא סת מנים ב מנות סת מפעם
- 21.1 وبردرة بروه مرد وركا وركار براي براي المري المراي والمرد والمرد والمراي والمراي والمراي والمراي والمراي المراي المرا 21. جورش رُمَرَءَسُرُ عَرْفِرَيْ وِرُرْ 21.1.1 دُوْدُو وَمُوْرُسُونُ وِدُوْبِرِدُدُسُرُو، وَبِرَوْبِيْرُهُ رُبُونِيْ اللَّهِ وَيُمْوَنُّونَ فِي وَبُو وَمُرْدُنَا وَاللَّهُ وَاللَّهُ وَمُرْدُنَا وَاللَّهُ وَاللَّالِينَا وَاللَّهُ وَلَّهُ وَاللَّهُ وَلَّهُ وَاللَّهُ وَلَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَلَمُ وَاللَّهُ وَلَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللّلِي وَاللَّهُ وَاللّلَّالِي وَاللَّالِمُ وَاللَّهُ وَاللَّالِمُ وَاللَّهُ وَاللَّالِي وَاللَّالِي وَاللَّالِي وَاللَّالِمُ وَاللَّالِي وَاللَّالِي وَاللَّالِمُ وَالل 222 זית פית.
- 21.1.2 ئىرۇس / ئىرھىرىم سۆر سۆك كىرى بىرى ئىرىكى كى ئىرىكى مِوْرُدُ رُمُرُرُورُ رُسُورُ وَمُورُورُ

(۵) عور رزوز ر مورده

- 22. ﴿ وَمُوسُرُ رُوْوُسُرُ 22.1 و دُسَهُ مُرْمَدُ مُرَرِّدٌ وَمُرْهُمُ مُرْدُوْوَمُ رَوْعَ رِوْمِوْسٍ وَمُرْ رَمِرَةٌ وَمُرْهُمُ مُرَدُ شُوهُ مُروَمُ مُروَمُوسٍ صَوْمُ رَوْوُورُ رُوعُ رَوْدُو مُرْمُ وَمِرْهُ وَمُرْمُ وَمُرْمُودُ كُرُ مُرْمُ دُومُ مُرْمُ وَمُرْمُ مُرْمُودُ
- 22.3 صُوْسُ رُوْوُوْرُ رُوَعُ رُجُو مُعِرِينٍ سَهُمَا لَهُ صَالَةً وَهُوْرُدُدُ دُوْءُ رُوْعُ رُسُوْسُوْرُ صُوْسُ رُوُوْلُ أَسْرِسُ عَرِيْلُ أَسْرَسُ مِرْسُورٍ فَرُوْرُوْ صِوْلِ سَمِے وَرِقُ وَوَ وَرُوْ
- 23 رُمْرَءً صِوْدُدُورُ 23.1 ﴿ وَوَدَىٰ رِهُ ۖ وَرِسَاءً دَوَرُورٍ وَوْرٍ صَرْشَ وِرَوْرِهُ وَرِسَاءً دَوَوْرَ هَوُوْرُوَ مَ وَمُوْرَوَ اللهِ عَرَادُ وَمُورُوْدُ وَرِسَاءً ذَوَوْرَ هَ وَمُورَادُ وَاللهِ وَاللَّهُ وَمُورُونُ وَاللَّهُ وَاللَّالِمُ وَاللَّهُ وَاللَّلَّالِي وَاللَّهُ وَاللَّالِمُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللّ صُوِّس وَوْر صُرْسٌ وِمُرَوْمُو وَمُسَادُ بُرُورُونَ ده کړه
- 23.2 (مَرْزَوُ مِنْ عُرُورُ وَسُرْنَرُوسُ فَرَسُ رُدُّم، فَوْلَ خَرِدُم وِسُوْمِوُ مُدُو مِرْفُسُونَ مُسَرَدُو بُرُورُورُ مُرْدُورُ مُؤْسِرِ خُرْدُ رُدُورُ
 - 24. وَوَسَرُ مُحَمَّانًا تُرَوَّدِ 24.1.1 مورَثر مؤترة رُدَو يُرَمُونراس هِ وَسُرْهُورُهُ 24.1.2 (مَرْزَوْشِ فِي الْمِرْشِي وَمُرْزَوْدُو وَمُرْدُونِهِ وَمُرْدُونِهِ

| 20 20 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 | (مُرْمُورُو دُرُو دُر 24.1.3 مِوْرُدُورُو دُرُو |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| ·25·1 مُوثِرُ رُوْثِرُ رُعْثِرُ اللهُ عَلَيْمُ مُعَالِمُ اللهُ عَلَيْمُ عَلَيْمُ مُعَالِمُ اللهُ عَلَيْمُ عَلَيْمُ عَلَيْمُ اللهُ عَلَيْمُ عَلِيمُ عَلَيْمُ عَلَيْمِ عَلَيْمُ عَلِيمُ عَلِيهُ عَلَيْمُ عَلَيْمُ عَلِيمُ عَلَيْمُ عَلَيْمُ عَلَيْمُ عَلَيْمُ عَلَيْمُ عَلَيْمُ عَلَيْمُ عَلَيْمُ عَلِيمُ عَلَيْمُ عَلَيْمُ عَلَيْمُ عَلَيْمُ عَلَيْمِ عَلَيْمُ عَلَيْمُ عَلَيْمُ عَلَيْمُ عَلَيْمُ عَلَيْمُ عَلَيْمُ عَلَيْمُ عَلَيْمُ عَلَيْمِ عَلَيْمُ عَلَيْمِ عِلْمُ عِلْمُ عِلْمُ عَلِيمِ عَلَيْمِ عَلَيْمِ عَلَيْمِ عَلَيْمِ عَلَيْمِ عَلَيْمِ عَلَيْمِ عَلِي عَلَيْمِ عَلَيْمِ عَلَيْمِ عَلَيْمِ عَلَيْمِ عَلِي عَلِيمِ عَلِي عَلِيمِ عَلَيْمِ عَلِي عَلِيمِ عَلِيمِ عَلِيمِ عَلِيمِ عَلَيْمِ عَلَيْمِ عَلَيْمِ عَلَيْمِ عَلَيْمِ عَلِيمِ عَلَيْمِ عَلِيمِ عَلَيْمِ عَلَي | دررهٔ و براره در کار در |
| 26.1 ﴿ وَوَسْرَهُ مُرَّا رُوَّوْرِ مُكِّرِ مَا مُرَدِّ مُرَّا مُرَدِّ مُرَّا مُرَدِّ مُرْدِ مُرَدِّ مُرْدُ مُر | |
| | ر در |
| .27.2 | ﴿ ٥٠٥ |
| ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' | מיל "לב"ל 'א"ל "ל "ל ל"ל ב"ל ל"ל ל"ל ל"ל ל"ל ל"ל ל"ל |
| ·29·1 مِرْمُ مُورِّدُ دُرِ .29 | ور الرواد الرواد المرود وسادمان المراه المراه المراه والمراه المراه والمراه المراه المراع المراه المراع المراه الم |
| 022 × | 05 (وَرُدُ) وَوَرُدُ خَبِّدُهِ صِوْسٌ تَاوِرُهُونِهِ وَبُرُهُ وَبُودُ وَسُرْمَاهُو دُرُودُ وَسُرْمَاهُو دُرُودُ جَرِنْهُ عَبْدُو. جَرِنْهُ عَبْدُونُ |
| -29-2 | و دُرْمُرُدُ 28.1 کَر ۵٪ سُرْسُرْسُرُورُو کُرْدُورُمِسْ دُر وْدْمُرْمُدُورِ دُرُهُ الْوُوْدُورِ ہُرِسْتُرْدِسُرُدَ وَ وَسَادُمُنُو رُوْلُورُورُ سِرِسُورُ وَ سِرِسُورُ عُنِیْ فِرْلَمُؤْسِدُو. |
| 20.2 | |
| ·2 y ·3 | ۵٬۵۵۰ و و و و ۱ مرور و ۱ مرور ۱ مرور و ۱ م |

(צ) לעלל ביי ביי אל אפאל

| 30.1 هُوَّشُ ﷺ عَوْدُ هُرُّسُوْدُو دُوْرُ هِ اَ سَمِرْدُمِ هُوَ دُوْرُونُ گُوْدُرُ دُرْزُوْرُوسُرُو. 30.2 هُ اَ سَمِرْدُمِ هُ كَذْوْدُرُ دُرْزُوْرُونِ يَرْدُورُنَّ عُسْرَمُونُ دُوْرُدُرُ كُوْدُورُ عُرْسُرُونُ دُورُمُرُفَّ دُرُ | exive 20 .30 |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|----------------------------------------------------------------------------------------------------------------|
| دُرُوْنْ دُورْ دُرُسُرْ سَوْدُ رِسْ مِعِ دُسُرُسُو دِ وَسَدُنْ دُرُورُ وَ مَا دُرُورُ وَ مَا دُرُورُ وَ مُرْدُو دُنْرُجُ دُنْ وَ دُورُ مَا مُرْمِعٍ دُسْرُسُو دِوْدُ سُرَدُسُدُدُ وَدُورُ وَ وَدِ دُوْسِرُدُو. | |
| 30.3 ﴿ وَسُرْ سُورُ مُوْسَدُ وَمُرْمَدُ مُسَارُ مُسِرَّةً هُي رِدْسُ وَسِرَدُسُ مَرْسُورٍ هَمْرُوْسِرُسُ \$ ((مَوْر) وَوَرْدَ عَلَيْهُمُ مُنَا مُرَدِّ مُنْدُونِ مُنَادُ مُنْدُونِ مُنْدُونِ مُنْدُونِ مُنْدُونِ مُنِدُونِ مُنْدُونِ مُنْدُونِ مُنْدُ | |
| 30.4 هُوَسُ رُدُوُورُورُ وَ هُوسُ رُرَرَدٍ وَبُرُهُ هُونُوسُ هُوَوْسُ وَبُولُمُ سُرَةُ سُرَةً سُرَةً مُوسُ بُورُهُ وَبُرُهُ وَبُرُهُ مُرَدُ مُوسُ بُرُوسُ وَالْمُوسِ مُرْدُوسُ وَالْمُوسِ مُرْدُوسُ وَالْمُوسِ مُرْدُوسُ وَالْمُرْدُ مُرْدُوسُ وَالْمُرْدُوسُ وَالْمُرُوسُ وَالْمُرْدُوسُ وَالْمُوسُ وَالْمُرْدُوسُ ولِكُولُ وَالْمُرْدُوسُ وَالْمُوسُ وَالْمُرْدُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُرْدُوسُ وَالْمُرْدُوسُ وَالْمُوسُ وَالْمُعُلِيلُ لَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُ | |
| / כ / יו 0) א בקרת פת שת בישת ביפים יינים | 4 |
| 31.1 مَا وَهُوهُ وَرِهُ مُرْوَرُهُ مُو رَبُرَرُومِ وَمُرَى وَرُومُوهُ وَوَرِهُ وَوَرُومُ مُدَوَّهُ مُدَوَّهُ مَا وَهُوهُ . 31.1 وَرُبُومُوهُ وَوَرُمُومُ وَوَجُومُ مَا وَهُوهُ وَالْمُومُ وَلَمُومُ وَالْمُومُ وَلِمُ وَالْمُومُ ولِمُومُ وَالْمُومُ وَالْمُومُ وَالْمُومُ وَالْمُومُ وَالْمُومُ ولِمُوالِمُ وَالْمُومُ وَالْم | 31 دُوْرُ مُوْرُدُ مُورِدُ عَالَمُ مُورِدُ مُورِدُ مُورِدُ مُؤْرِدُ مُورِدُ مُؤْرِدُ مُورِدُ مُؤْرِدُ مُؤْرِدُ |
| 31.2 دَيْ وَسُرْ وَرِبُ قُرْمَهُ وَسِهِ وَمَرْمِ أَدُوْ رَوْ وَرَدُ مَرَدُ -/250,000 (مُرَوَّدُمَ وَسُرَّبُ رُبُ وَسُ | ב'ת הייל ב' ב'תיית ש ב'ת הייל ב' ב'תיית ש |
| 31.3 دَيْ وَّرْبُ وَرِبُ كَوْوَرْ دَعِ رَمَرَوْسَوَ، وَسَرَّمَافِهُوْ دَرُهُ صَوْفَوْ وَرِ سَرِّرِيْسُ فَرَوْسُ وَرِدُسُ 45 (سَّرِبُ وَرُدُ) فَرُوْرُوْ خَبْرُدِ دَيْ وَسُرْدُ دَعِ وَرَسُّرَدُ دَعِ رَمَرَوَسُوسُورُوْ. | |

- 31.4 مُنْ وَسُمْ وَرِبُ مُوْرَدُ مُو رَمُرَدُو وَمُوْرَدُ مُنْ وَرِبُ وَرِبُ وَرِبُ وَرَبُ وَرَبُ وَرَبُ وَمُن مرسرسرو دود سروسرده عروز 8 در موسردو.
- 31.5 دَاءُ وَسُرْتُ وَرِسَّادُ خُنْوَدُرِ فَرْمَامُوسِ وَسَادُمُودُ فَيْوَرُ دُودُ لَا لَا لِكُنْ رِسْسَادُمُ لَلْ الْرَفْدُ
- 32. زَمْرُونَمْ دُمْسُومِ 32.1 مِوْدَرْ رَمْرَءً دُدَر 500,000/ (رَصْوَرُمْ) مُرَوَّمُهُ دَمِ دُدُسْرَدَ مِوْسُ مُحَرَّمُ مُرَمَّةً مَا مِي 32.132.2 بَرُورُسُ دُمْرُجِ فَرَرُجُورُ مِورُ مُرَوَّدُ بَرُمُورُ بَرُ دُمُورُ دُرُ دُرُورُدُر بَرَرُوسُ دُمْرُجِ
- 33.1 كَرْدُومْهُ وَجُورُومُومُ وَجُورُومُ وَجُومُومُ وَجُومُورُ وَخُومُومُ وَجُومُ وَمُومُومُ وَجُومُ وَمُصْرَ .33 وُرُسُورُ رُمُزُرُوُورِ ورسور فروش 13-K/CIR/2018/01 وَ عَرْوَوْ 17 وَرِوْ "عِوْدٌ دُودُسُو رَرْرَوْدُور، رُرْرُوْدِر، رُرْرُوْد ۱۰ ۱۰۱۰ مرد در ۱۳۶۰ د ۱۳۶۰ م ۱۳۶۰ و ۱۳۶۰ م ۱۳۶۰ و ۱۳۶۰
- 33.2 كَرْبُرُونْهُ كُورُورُونْ كُورُورُورُو كُورُورُورُ كُورُورُورُ كَالْمُ مُعْرُورُورُ مُورُورُورُ رِدُوُسِرْنِهِ رَوْرَهُ وَهُمُ مِدُوسُ مُ رَسِمُ مُ وَسُمُومُ مُرَاءُ وَرُسُو مُرْرَةً وَوْ - وَهُمُورُ وَهُرَوُا PR-14 توفوشر مؤ.
- سَارِنَا لَهُ عَالَمُونِ وَ مُنْ اللَّهُ الْمُرُورُ وَ مُرْدُورُ مُنْ كُرُهُ وَالْمُسْرِقُ وَالْمُسْرَوُ وَالْمُسْرِقُ وَلَهُ وَالْمُسْرِقُ وَالْمُسْرِقِ وَالْمُسْرِقِ وَالْمُسْرِقِ وَالْمُسْرِقُ وَالْمُسْرِقُ وَالْمُسْرِقُ وَالْمُسْرِقِ وَالْمُسْرِقُ وَالْمُلِمُ وَالْمُسْرِقُ وَالْمُلِمُ وَالْمُسْرِقُ وَالْمُسْرِقُ وَالْمُسْرِقُ وَالْمُسْرِقُ وَالْمُسْرِقُ وَالْمُسْرِقُ وَالْمُسْرِقُ وَالْمُسُرِقُ وَالْمُسْرِقُ وَالْمُسْرِقُ وَالْمُعُولُ وَالْمُسْرِقُ وَالْمُسْرِقُ وَالْمُ دَرْسَوْ رَسْرَعِ وَمُرْمَوْنُ مُرْدُومُو دُورِدُرُمُونُ مُورِدُرُمُونُ سَمِي دُورِد سَرَسُونَ 13-K/CIR/2018/01 مُ غَرْوَوْ 19 دَمِوَ "صِوْدُدُ دَرُسَوُرُمُ دَرِدُسْ وَبِمُرِمُ رُبِيْ مُرْدُسُونُ مُرِّوْسَمُونُ غَوْفَ" PR-14 وُوسْ
- 33.4 ﴿ وَوَدُرَدُهِ وَهُرِهُ مِرْ وَرُدُ لَا لَا مُدْرُهُمُ هُوْرُدُ رَبَرَدُوسُ ، وَجَرِيدُوسُ مَرِ فَرَا عُرَادُوسُ ، وَجَرِيدُوسُ مَرْ وَالْمُوسُ فَا فَاللَّهُ مِنْ فَاللَّهُ عَلَيْهُ وَقُرْ יים אור מות ליים מליים מליים ליים אליים מליים ליים מליים אליים אליים אליים מליים אליים אליים אליים אליים אליים הפאר מש המל למת לאיים לאריים לאריים לאליים לאליים לאליים אליים אליים אליים אליים אליים אליים אליים אליים אליים مِعْرَمُرُهُ مُؤْمِدُ رُمُرَعِ عُرِسُمُو.
- 34.1 ﴿ وَوَدُرَدُهُ وَرُوعٌ وَرُسَوَرُمٌ لَوْرِي رَوِّم مَاسْمَا مُرْوَسٌ مُؤْوَرُ "وَسَمُ وَرُو برورة مُوعٍ" 34. وَرُسَوَ رَوْسُ عُوْدُكُمْ وْسُمُودُهُمُ 21 كَدِرُةُ " فِيَرْمُونِرِدُ فِيوَدُ وَدُسَوَ رَوْرُ فَوَرِمِرْوَرُ رَدِ فِيوَدُدُ وَدُسَوَ رَوْرُ فَوْ אפר עלשתל وْرْسَامِ دِرْوْ بروِرْ بِرُورْ بِرُورِ وَرُسَاءُ رَبَرَيُ وَوْ - رَبُورُ وَيْرَوُ" PR-16 وُورْ رَبَرَ وَيُرَا מתאבים

﴾ ٥٠٤٥ : ١٤ بِيْرِهِ ٥ بُرُودُودَ ١ هِ وَجُهُرِ مِن ١٥٤٥ وَ يُو هُرُوهُ هُ اللهِ مَا مِنْ اللهِ مَا مُنْ الله وَجِرُوهُو دَوَهِرَهِ مُرْدُودُودَ وَجِي وَجَهُرِمِ مِنْ الْهُرُومِ مِنْ اللهِ وَجِرُوهُ هُمَّ سِمَرِهُ وَالْ נרסר יי יס ארר ריאן אל ראים אל מרייטיי בער אל מרייטייי בער אל מרייע בער אינו בער אל מרייע בער איני בער אייני בער איני בער אייני בער איני בער אייני בער און בער אייני בער אייני בער אייני בער אייני בער אייני בער אייני בע

مَرْ مُرْمُرُ وَرُمْرُمُرُ مِنْ مُورِدُ وَرُمْرُمُرُ رُدُ مِنْ مُرْمُرُ مُرْمُرُ مُرْمُرُ مُرْمُرُمُ

| "ל מול מול לי | 35.1 | 35. פֿֿיית מֹמַת |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------|-----------------------------------------|
| יבי. הייקפ. | | |
| ו מים | 35.2 | |
| י ני יי יי יי ז' מיסיינ פי י | | |
| ור -0 -0 וו -0 כי - י - ×0000 כי - /0 ×0 י י -0 י כי - כי - י י י י י י י י י י י י י י | | |
| ו אירוב אלו אירו בא אירו אירו אירו אירו אירו אירו אירו איר | 35.4 | |
| | | |
| ﴾ "دُرهُ سُوْسُ الْ الْحُرْدُ وْسُرُورُ دُوْسٍ وَسَهُرَاهُو كُرُولُولُكُولُ وَكُرُولُ وَكُرُولُ وَكُرُ | 35.5 | |
| י ים ים יו או | | |
| | 36.1 | 36. בַתְעוֹתֵים בֹבְנָנֵים |
| ה'' ל ל ל ל ל ל ל ל ל ל ל ל ל ל ל ל ל ל | | • |
| י מי | 36.2 | |
| سَرَيْ رَبِرُورُ وَرَبِرُ وَرَدُ صَرَّبُ مِنْ وَرَدُ وَ مُرْسُورُ وَ وَرَبُرُ وَ وَرَبُرُ وَ وَرَبُرُ وَ وَيَ | | |
| ה אל הלילים. האצר הפיתהפי | | |
| 0%, 43%, 70%, 70%, 70%, 70%, 70%, 70%, 70%, 70 | | |
| ، ٥ ، ٥ ، المريخ موسوز | | |
| ، ٥ ، ٥ ، ٥ . دو در و دغ برسو: | | |
| | | |
| / ۱۵/۱) / ۱/۱۵ وسوادر مادی و بو تو توموی | | |
| 0 0 0 c 10 2 2 m = 1 | | |
| : 0 : 0 : 0 : 0 : 0 : 0 : 0 : 0 : 0 : 0 | | |
| | | |
| . כ ההמשרים בל בל לי אורים ל הל בל מו מילים לי הל בל הל אל מילים ל הל בל הל | 36.3 | |
| ברס הם הסליטים תוכנית העקציות פינית תוכנית העקציות פינית החיפית הפינית השקציות פינית הפינית הפינית הפינית הפינית הפינית הפינית הפינית הפינית הפינית | | |
| י ב ממש של באר | 37.1 | 37. موشرۇسر ئۇنگەنگ |
| ورو الله الله الله الله الله الله الله الل | | 0 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 |
| ? | | • |
| 37.1 و دُرُورُو 37.1 کَبِرُو کُورُورُورِ دُرِسُ کِنَرُونَ وَسَرَّنَا وَشَارُنَا وَذُو دُرُونِ هُدُرُ رَوَّ وَلَا بِرَاوْ کَبِرِورَ دُرُونِ | 37.2 | |
| ביים אור ביים אור ביים אור ביים אור ביים ביים ביים אור ב ביים אור ביים ביים ביים ביים ביים ביים ביים ביי | | |
| | | |
| ﴾ مَنامِ تُحَرَّسُرٌ مُسَرِّدُوْهُ 10 (رُنارٌ) تُروَّبُ نَبِرِسُ مَنَامِ تُحَرِّسُرُ مُسْرَقُ مُسْرَقُ مُ | 38.1 | 38. حُرَارُمُجُر رِخْرُدُمُّ |
| وِوَهُمُ وَمُرَّ مُرَّ مُرَّدُ مُرَّدُ مُرَّدُ مُرَّدُ وَمُرْمِرُونَ مِرْمُرُودُ وَ 10 (مُرَّدُ) فَرُوَّ مُرْمِرُ وَسَوْمُومُ | | 0 3 3 11 1 12 1 2 1 2 1 |
| و کری ۱ در | | |
| ﴾ مَامِ دُوَسُرُ دُسُرُوْسُ وَسَوْرُاهُ وِوَيُرْسُوسُ وَكُوسُ (دُوسُرُسُ) رَوْدُوسٍ مَامِي دُورُرُدُو. | 38.2 | |
| יל בריל היאל אלים אלים אלים אלים אלים אלים אלים א | | |
| و در | 38.3 | |
| ٣٠ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ | | |
| | | |

| x) 0 0 0 0 1 1 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 | |
|--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------|
| מים ? כֹאָס בְּעָר מִינְ בִינִ בְּנִי אַ בְּנִי בְּיִי בְּנִי בְּיִי בְּנִי בְּיִי בְּיִים בְּיִי בְּיִי בְּיִי בְּיִי בְּיִים בְּיִי בְּיִים בְּיִים בְּבְּיִים בְּיִים בְּיִים בְּיִים בְּיִים בְּיִים בְּיִים בְּיִים בְּיִים בְּיִים בְּבְּים בְּיִים בְּיִים בְּבְּים בְּיִים בְּיבְּים בְּיִים בְּבְּים בְּיִים בְּבְּבְּים בְּבְּים בְּבְּים בְּבְים בְּבְּים בְּבְּים בְּבְים בְּבְּים בְּבְּים בְּבְּים בְּבְיבְים בְּבְּים בְּיִים בְּבְּים בְּיִים בְּיבְּים בְּיִים בְּיבְּים בְּיבְים בְּיִים בְּיבְּים בְּיִים בְּיִים בְּיבְּים בְּיבְּים בְּיִים בְּיבְּים בְּים בְּיבְּים בְּיִים בְּיבְּים בְּיִים בְּיבְּים בְּיִים בְּיבְּים בְּיבְים בְּיִים בְּים בְּיִים בְּיִים בְּיבְּים בְּיבְּים בְּיִים בְּיִים בְּיִים בְּיוּים בְּיוּים בְּיִים בְּיוּים בְּיים בְּיבְּים בְּי | |
| | 39. رون ورد |
| 39.1 مُرْهُ صُوْفَوْدُ وَمُرْمُ مِ مُرْهُ مُرْهُ عَالَمُ عَلَيْهِ مُرْمُ مُرْمُ وَمُرْمُ وَمُومُ وَمُ وَ | |
| دره مورد در مرد وردور الروس المره وردور المره المره وردور المره المره وردور المره المره المردور المرد | |
| · · · · · · · · · · · · · · · · · · · | |
| 39.2 درهٔ او و و و و و و و و و و و و و و و و و و | |
| و الماري و ا | |
| د سرد و در (مرسور شروی مود و که مرده و که مرده کار در در که در از مرده از در در دسرد و در (مرسور شروی مود و که که مرده که که که بر در مرکه کار در در ساد مای سرسرد شروع در در در در در در در | |
| ر در | |
| 39.4 دَسَمُرُمُ مُوْرُو وَمُرْمُوسُرُهِ، وَمِرَوَمُوسُ وَمِرَدَكُ شَرِيْرُورُو وَمُرْمُ مُنْ وَوَدُورُ، | |
| 0 1 1 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 | |
| ינו איני איני איני איני איני איני איני א | |
| 39.5 و دره شوود کا 39.3 و کر گردگری کردش و دکرتی برخورشور کرد کرد کرد کرد کرد کرد کرد کرد کرد کر | |
| ر در | |
| | |
| 40.1 دُرُهُ وَدُورُورُ وَدُورُمُورُ وَسَوْرُورُ مُرْسُورُ وَرُورُورُ وَرُورُورُ وَرُورُورُ وَرُورُورُ وَرُورُورُ وَرُورُورُ وَرَوْرُورُ وَرُورُ وَرَوْرُورُ وَرَوْرُورُ وَرَوْرُورُ وَرَوْرُورُ وَالْمُرَالُورُ وَالْمُرَاقُ وَالْمُرْمُونُ وَالْمُؤْمُورُ وَالْمُرَاقُورُ وَالْمُرَاقُ وَالْمُؤْمُ وَالْمُؤْمِ ولِي الْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُوالْمُونُ وَالْمُؤْمِ والْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُوالْمُ وَالْمُوالْمُوالِمُ وَالْمُوالْمُ وَالْمُوالْمُولِمُ وَالْمُوالْمُولِ وَالْمُوالْمُولِمُ وَالْمُولِمُ وَالْمُولِمُ وَالْمُولِمُ والْمُؤْمِ وَالْمُولِمُ والْمُولِمُ والْمُولِمُ والْمُؤْمِ والْمُولِمِ والْمُولِمُ والْمُولِمُ والْمُولِمُ والْمُولِمُ والْمُولِمُ ولِهُ والْمُؤْمِ والْمُؤْمِ والْمُولِمُ والْمُولِمُ والْمُولِمُ ولِهُ والْمُولِمُ والْمُولِمُ والْمُولِمُ والْمُولِمُ والْمُولِمُ | 40. قىمود ئىر ئىدۇر |
| ر در | 0 2 0 1 0 C 2 2 2 2 2 1 1 |
| 40.2 وَسَرْمَاهُونَ فَيْ وَوَ رَدْهُ -/5,000,000 (وَتُ وِوَرَسْ) مْرِوَرُرْمُونْ مُرْدُدُ هِوَوْرُسْرَوَ وَرِبَّ | מ כ כ כ 0 6 הז ת מ מת מ |
| مَاسِيًّاسٍ، فَحْوَرُ رَدُو 0.005 (يُرْمِسْ فَ صَوْدُ مَوْدُ يَرُدُ) دُّ دُسُرُنْ نَدُوْسٌ عَ ' رَمَرُكُرُ وَدُمَرَهُوْمُو | |
| רָבֶנֶץ בֹרֶבֶיה בְנֵצֶץ בִּתְנִינָה בְּנֵי בְּיִרְנִינָה בְיִי בְּנִבְנָה בְיִי בְּנִבְנָה בְיִי בְּנִבְנִים רְבִּבְּעִנִים בֹּרֶפִיה בְּעִנִינִה בַּיר בְּעִנְנִים בִּי | |
| $CP*0.005*LD = \circ $ | |
| CP (تسره مرسم برغرب): مده شود کا فرور کا | |
| LD (جُرُجُ بِرُرِّ مِنْ مِنْ): رُرُهُ مُوْوَدُ وَرُمْرُهُوْمَ رِهُمْرُو مُرْوَا وُرُوَمُوْهُ وَرُوَا هُرُدُ | |
| 40.3 وَسَهُرُمَاهُ سُرْسِرِهِ وَسُوَّةً وَرُوْرَهُمُ وَسَادُمَاهُ رَوَّتُوهِ وَيُدَّهُمُ وَرِبًّ وَسُرَوَ، وَسَارُمَاهُ | |
| رَوْرُو وَمُرْمِرُ رَمِرَرُ وَمِرْ وَرَابُ وَرَدِي مِنْ وَرَابُ وَرَدُو مِنْ وَرَدُو وَمُرْمِرُو وَرَدُو وَرَدُ | |
| המצמת מעת ב כת ציר שי א בתניים | |
| 40.4 دَسَمْمُونُ فَوْرُ رُدُدُ 15% (وَسَمَ رِسْسَمْمُ) مُرْوَمَ وِمِدَعُ الْمُؤْمِ وَعُرْدُ اللَّهِ اللَّهُ الللَّالِي الللَّهُ اللَّالِي الللَّالِمُ اللللَّا اللَّالِي اللَّالِيلَّا | |
|) 0 / 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 | |
| מו מ | 41. د د برد سرچ |
| شرور دره مود مرد هرورد و مرد روم الا و مرد و مر | 2 C C C O |
| 41.2 دروف سَفَفَارْنَر دروف وقر عامِوْسْر وسرد فاسروسرد و (مِسْرد) فروْرَد مُنْدُور، درَّمَاسْر | |
| سرد وَرَوٌ وَسَمْرَ مُرْمِرْدِرْ وَسَمْرَ مُوْدِيْ وَسَمْرُ مُؤْدُورُ وَسَاءُ وَمُؤْدُورُ وَمُؤْدُورُ | |
| مردر ورا در | |
| سری کری کردوره و (میرم) درد کارکر کارکروسرمو و در | |
| مُرْجِهُمُارٌ مِرَوُّوٌ مُرْدُوْتُ وَرُسُوْرُارُدُ وَسَادُرُانِيْ وَمِرْدُانِيْ وَمِرْدُونِ مِنْ وَمُرْدُونِ مِنْ وَمُوْسِرُهُونِ مِنْ وَمُوْسِرُونِ وَمِرْدُونِ وَمِنْ وَمِنْ وَمِرْدُونِ وَمِرْدُونِ وَمِرْدُونِ وَمِرْدُونِ وَمِنْ وَمِرْدُونِ وَمِنْ وَمِرْدُونِ وَمِنْ وَمِؤْلِكُمْ وَمِرْدُونِ وَمِرْدُونِ وَمُرْدُونِ وَمِرْدُونِ وَمُونِ وَمِرْدُونِ وَمِنْ وَمِرْدُونِ وَمِنْ وَمِنْ وَمِرْدُونِ وَمِنْ مِنْ وَمِنْ وَمِيْعِ وَمِنْ وَالْمُونِ وَالْمِنْ وَمِنْ وَمِنْ وَمِيْرُونِ وَالْمُونِ وَالْمُونِ وَالْمُعِي وَالْمُعِلَالِ وَالْمُعِي وَالْمُونِ وَالْمُعِلَالِمُ وَالْمُعِلَالِهِ وَالْمُعِلَالِ وَالْمُونِ وَالْمُعِلِي وَالْمُعِلِي وَالْمُعِلِي وَالْمُعِلِي وَالْمُونِ وَالْمُعِلِي وَالْمُعِلِي وَالْمُعِلِي وَالْمُونِ وَالْمِنْ وَالْمِنْ وَالْمُعِلِي وَالْمُعِلِي وَالْمُعِلِي وَالْمُعِلِ | |
| 42.1 دُسَوْرُورُ مُرَدُورُ مُرَدُورُ وَرَوْرُ وَرَوْرُ وَرَوْرُ مُرَوْرُورُ مُرَوْرُ مُرَوْرُورُ مُرَوْرُورُ مُرَوْرُورُ مُرَوْرُورُ مُرَوْرُ مُرَوْرُ مُرَوْرُورُ مُرَوْرُ مُرَادُورُ مُرَادُورُ مُرَادُورُ مُرَادُورُ مُرَادُونُ مُرَوْرُ مُرَادُورُ مُرَادُورُ مُرَادُونُ مُرَادُورُ مُرَادُورُ مُرَادُورُ مُرَادُونُ مُرَادُونُ مُرَادُونُ مُرَادُونُ مُرَادُونُ مُرَادُ مُرَادُونُ مُرَادُ مُرَادُونُ مُرَادُ مُرَادُ مُرَادُ مُرَادُ مُرَادُ مُرَادُونُ مُرَادُ مُرادُونُ مُونُ مُ | 42. كُوْ دُكُورُورُ |
| رور مرورد ورس مردر شرور مسرومره مرور دران دران سرور مردر مردر دورو | |
| י אור מי אין אין אין מי אין אין אי אין איא אין אין אין אין אין אין אין אין | |

6500036 🖀

| 42.2 و دُرُورُدُ 42.1 كُرُودُورُر، وُسُرُرُهُ لَا يُرْبُورُ وُرْبُ دُرِبُ دُرِبُ لِمِرْدُ سِرْرُدُ لَسِرْدُ صِوْرُدُ | |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------------------------|
| فَوْرَ رَدْدُ مُرْرِسٌ، وِ رُرُهُ صُوْوْدُ \$ 45.2 رَّرِ \$ 46.3 دَرِقٌ وَرِبٌ رُسِرِنْ نُرُورٌ وَرْرُهُ. | |
| 42.3 وَرِ وَسَوْمَاهُوْ، وَسَوْمُرَاوْدُ وِوْسُ وَرِيْرُوْدُ وَرِوْسُ وَرِيْرُهُوْسُ رَوُّوْرِيُّهُ مَرْسُو لِ الْمُوْرِدُ مُرْدُور | |
| מינים בי ישינים ביינים אינים ביינים | |
| / מימים אר מימיר / מידי מימים מימים מימים אימים אי בריים המימים שת ברית במימים אימים | |
| 42.4 و دُرُورُدُ 42 دَرُو وَسُورُمُورُدُ مِنْ فَرِيْسُ وَرِدُسْ وَرِدُسْ 28 (رَبُرُوسُ) دُرُورُدُ مُعْدُدُر | |
| י מים מיל השינים מילבים מילבים מילבים מילבים מילבים ביל מילבים ביל | |
| قرور ورا المراس المراز و و و و و و و و و و و و و و و و و و و | |
| .91/j | |
| 43.1 د دره مود در | 43. ה' ה' ה' ה' ה' ה' ה' |
| رُدُونُ وَرُونُ وَرُدُونُ وَمُرِيرُ وَمُ وَمُ رَدُونُ وَرُونُ وَرُونُ وَرُونُ وَرُونُ وَرُونُونُ وَرُونُونُ وَ | |
| رود درود درود درود درود درود درود درود | |
| רבית בל פרש על ה' ברביל הייל אל הייל הייל אל הייל היי | |
| 2, 2, 2, 2, 2, 2, 2, 2, 2, 2, 2, 2, 2, 2 | |
| 43.2 د مده شود د درس مرور دست درس مرده سروس مرد درس در درس در درس درس درس درس درس درس | |
| 00000 ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' | |
| יר יל 0 × 0 י י י י י י י י י י י י י י י י י | |
| مُرْسَامُ وَرِدُ وَرُسُونَ وَرُسُونَ وَالْمُونَ وَالْمُونِ وَالْمُونِ وَمُولِهُ وَمُرْسَا وَمُولِ وَمُرْسَا وَمُولِ وَمُرْسَا وَمُرْسَالًا وَمُرْسَالًا وَمُرْسَالًا وَمُرْسَا وَمُرْسَالًا وَمُرْسَالًا وَمُرْسَالًا وَمُرْسَالًا وَمُرْسَالًا وَمُرْسَالًا وَمُرْسَالًا وَمُرْسَالًا وَمُرْسَالًا وَمُرْسَا وَمُرْسَالًا وَمُرْسَا وَمُرْسَالًا وَمُرْسِلًا وَمُرْسَالًا وَمُرْسَالًا وَمُرْسَالًا وَمُرْسَالًا وَمُرْسِلًا وَمُرْسَالًا وَمُرْسُلِهِ وَمُوالِمُ وَمُرْسَالًا وَمُرْسَالًا وَمُرْسَالًا وَمُرْسُلِهُ وَمُوالِمُ وَاللَّالِمُ وَالْمُعُلِمُ وَالْمُعُلِمُ وَالْمُعُلِمُ وَمُوالِمُ وَالْمُعُلِمُ وَالْمُعُلِمُ وَالْمُعُلِمُ وَالْمُعُلِمُ وَالْمُعُلِمُ وَالْمُعُلِمُ وَالْمُعُلِمُ وَالْمُعِلِمُ وَالْمُعُلِمُ وَالْمُ وَالْمُعُلِمُ وَالْمُعُلِ | 44. څاه کړ کرسرزس |
| رُور دُرْسِرْسْ وِدُدْ وَرُدْسَ خَرِدُخْسُرُدُ دُرْ وِدُدْ وَرُدْسُ وَسَادُمَاهُ رُولُوهِ وَيُوْفِيْسُونُو. | از میر |
| | · |
| 45.1 مُدَّ وَوْدُ وَمُرْسُ رُوْسِ (وَمُعَوَّ وَمُوْسُ مُرَسُ) دِوْدُ هُدُسْرَدُ سُرُونُ لَا يُوْسِ دُ سَدُمُ مُرْسُرُ) | 45. برغ شر شور تررسه |
| 5% 53, 53,000, 5,000 (20,000) \$ 500,000/- 3, 53,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3,000/- 3 | מבית התממת מבית התממת |
| ر ر در | |
| 45.2 کُسُرُمُونِ کُرُکُونُ کُسُرُو کُسُرُمُونُ کُرُونِ کُرُنگُ کُسُرُو صِوْنَاسُ، صِوْدَ کُدُدُ کُلُونُ (وُرَدُ | |
| رِسْرَارُدُ) رُبُو وُرِبُ مُسِرِدُ وَرُدُو. | |
| .45.3 وَسَوْرَا مُوْدُ مِنْ -/500,000 (وَسُورُورُا) مُرُورُّرُسِرُ وَسِرَّوْسُ -/5,000,000 (وَسُورِوْسُرُا) مُرُورُّرُسِرُ وَسِرْدُانِ وَالْمَانِينَ وَالْمِنْ وَالْمِنْ وَالْمَانِينَ وَالْمَانِينَ وَالْمِنْ وَالْمُنْ وَالْمِنْ وَالْمِنْ وَالْمِنْ وَالْمِنْ وَالْمُنْ وَالْمِنْ وَالْمُنْ وَالْمُنْ وَالْمُرْمُونُ وَالْمُولِينَ وَالْمُؤْمِنُ وَالْمُولِينَا وَالْمُرْمُ وَالْمُنْ وَالْمُؤْمِنِ وَالْمُلْمُ وَالْمُلْمُ وَالْمُؤْمِلُ وَالْمُنْ وَالْمُولِينَ وَالْمُلْمُ وَالْمُلْمُ وَالْمُلْمُ وَالْمُولِينَا وَالْمُلْمُ وَالْمُلْمُ وَالْمُلْمُ وَالْمُلْمُ وَالْمُلْمُ وَالْمُلْمُ وَالْمُلْمُ وَلِينَا وَالْمُلْمُ وَالْمُلْمُ وَالْمُلْمُ وَالْمُلْمُ وَالْمُلْمِ وَالْمُلْمُ وَالْمُلِمُ وَالْمُلْمُ وَالْمُلْمُ وَالْمُلْمُ وَالْمُلْمُ وَالْمُلْمِ وَالْمُلْمُ وَالْمُلْمِ وَالْمُلْمُ وَالْمُلْمُ وَالْمُلْمُ وَالْمُلْمُ وَالْمُلْمُ | |
| مْرُورُدُورُومُ مُعْ الْرَسْرِيرُورُ وَكُورُونُ وَكُورُونُ وَلَهُ وَكُورُونُ وَلَهُ وَكُورُونُ وَلَهُ وَلَمُومُ وَلَمُ وَلَمُومُ وَلَمُومُ وَلَمُومُ وَلَمُومُ وَلَمُومُ وَلَمُومُ وَلَمُ وَلَمُ وَلَمُومُ وَلَمُومُ وَلَمُومُ وَلَمُومُ وَلَمُومُ وَلِمُ وَلَمُ وَلَمُ وَلِمُ وَلِمُ وَلِمُ وَلَمُ وَلِمُ وَلِمُ وَلَمُ وَلِمُ وَلِمُ وَلَمُ وَلِمُ وَلَمُ وَلِمُ وَلَمُ وَلِمُ وَلَمُ وَلَمُ وَلِمُ وَلَمُ وَلَمُ وَلَمُ وَلِمُ وَلَمُ وَلَمُ وَلِمُ وَلِمُ وَلِمُ وَلِمُ وَلِمُ لَمُ لِمُعْلِمُ لَمُومُ وَلَمُ وَلِمُ وَلَمُ لَمُ لِمُ لِمُعْلِمُ وَلِمُ وَلِمُ وَلِمُ وَلَمُ وَلَمُ وَلِمُ وَلِمُ وَلِمُ لَمُ لِمُ لِمُ لِمُ لِمُ لِمُ لِمُ لِمُ لَمُومُ لِمُ لَمُ لِمُ لِمُ لِمُ لِمُ لِمُ لِمُ لِمُ لِ | |
| رُوُوُوْسُ) بِرَجْسُ مُرْسُ وُرِبُ رُسُونُ وُوسُرُو . | |
| 43.4 و والري 43.5 دروی ور برهام سام ورس المرهام وروس و سام مرمود ورور | |
| برخ سر مَنْ مُرْمُورُ مِنْ مُرْمُ مُرْمُ مِرْدُو وُرُو وُرُو وُرُمْ وُسَوْمُو وُسَوْمُو وُسَوْمُو وُمُووَ وَمُرْمُو | |
| י - כ ד ד ב ב 0 | |
| 46.1 و دره شود در شر لا تر فرورش زبر در 45 (شید ورد) فروز د هرد در دستران و | 46. دُغُورُ وُدِكُ |
| ישני ישני ישני ישני יש בני או בני איש ישני איש ישני איש אישני איש | ה ב ב ב 0 2 מ מית |
| وري الله الله الله الله الله الله الله الل | |
| תייר הלי) התפת של יותר הפתמת פי | |
| 46.2 دُيُوسُ وَرِبُ رُوْرُ دُو رَدُرُوسُونَ دُيُوسُ وَرِبُ يُؤسُ وَرِبُ يُؤسُونُ وَيُرْجُ وَيُوسُونُ وَيُرْجُ | |
| وَهُوْرُنْدُ صُورُنْ مُرْوَى وَوْرِيْدُونِ وَرُو مُرْدُ لَيْهِ وَرُولًا وَرِسُرْسُونُ رِسُونَ عِيدَا | |
| ב־הרעל בני בני בני בי בי בני בי | |
| 46.3 دُوْ وَرْسُونُ وَوْ وَرُسُونُ وَوَوْ وَرُسُونُ وَوَوْ وَرُونُ وَرَدُونَا مِوْ وَوَرُولُو وَرُولُو وَرُولُولُ | |
| ם / יום בי / כ ב לימנים י ממיזי תר היים סתי פמ ב בתח פות מת את תחק ות תחק בי תר היים בתח פות מת מת מת מת היים מידים מו מידים מו מידים | |

ים ×ם יה הביל או נויור מידם יה יה יה הבית מתית בים: תביפבון קחב פתבית המימי תק קבות

| 47.1 د دره اود درو دروس درور کردر کرد دروس در کرده دروس در کرده دروس در کرده در | 47. مُرْمُ وُرُرُرُ |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------------------------|
| 20000000000000000000000000000000000000 | מ אר ב מינניים מ בת תיב מינניית |
| 48.1 دِ دُرُهُ وُوْرُ رِسِرُسِ دُمِ هُسْرِ فِي لَا يُسْرِ مِرْفُرِيْدُهُ وَيُسْرُهُمُنَّادٍ وَقُرْفُرُهُمُّادٍ دُرُورُ مُنْدُو. | 48. دره وور رسوس |
| | نزيرقر |
| 49.1 د دره ۱۰۵ دور د دور ده سوس درونره د دور گرار کرد کرد در د | 49. تُرْهُ شُوْرُرُرُ |
| ה ממט ה ב ל הנים הם היה בינה הם מים הם המה הפק ל המה המה מה המתב התחפים. הפק מתחב ב המה המה משמת ב בחודים המתב המתב המתב המתחפים. מים המה המה המה המה המה המה המה מה המה המה | |
| 49.2 و دره مود در شورو در | |
| ממין מייט מייני מייני בייטיאר אייטיאל אייני מיין ביין מייטיאל מייני פייטיאל אייני מייני אייני א | |

6500036 🖀

12 | ","

مُورِ مُوسُر 4: يَ مُرْوَرُ مُورُ

عَرْوَرْ 1: رَمْرُرُونْ يَا جِرْسُرُونُونَ مَوْرِضَعْ رَمْ جِوْسٌ جُسْسُرَسُو خَوْدُ مُعْرِضُعْ

سَوَّوْمَاشُ وَرُوْشُ دُوْوُ. رَوِ بِرُسْرُورُ رُوَرُسُ رُجِمَاشُ رَوْسُورُو "رَرُرَءُ وَيُرَّوُنُ كَامْسُ وَيُ ייני בייני אייני בייני מו בייני מו בייני אייני בייני בייני אייני בייני בייני

| 138/12 2003 | 0/24/62 4 150593100 | | |
|-------------------|-----------------------------------------|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|--------|
| ٧٥٠٠٠٠ ٧٥٠٠ | 0341 4113 MBK3 5151 | | |
| ת בל לתיים לא מעץ | 200 | מצות של בי | # |
| ✓ | ✓ | | |
| | ى ، ، ، ، وسرر رو . | . رَرُرُورُدُ وَجِرِدُرُو وَدُورُورُ دُورِ وَرُورُدُ وَوْ سُوعُ سُرَّوْسُ وَ عَسَامِ وَرَسَامِ | ه توکس |
| | | 00 "112 01 " 10X 113 25 VV 202 " 202 VV 2123 | 1 |
| | | د د د در در ای در | 2 |
| | | نْدِ دَدِ دَوْرَسْمِهُ وِدَوْمِرْ مَنْ سِمْ الْمَالِمِ (مَرْبِ الْمَالِمِ مِنْ وَدِوْسَرَدَ) | 3 |
| | | ورزد در المع ما المع المع | 4 |
| | | هوس درزه وکرود و کرورو (دِسِ شَهْدِ هِیْ دِدُو دِسِ شَهْدِ مِیْ دِدُو دِسِیْ دِیْ دِکْرِدِدِیْ اِلْکِرْدِدِیْ «۱۳۵۶ دِرِیْ) در ۱۳۷۶ دِرِدُو | 5 |
| | | ي . دُرْ وَ هِ مَ مِ صُوْعَ مُ مَرْ صَوْعَ لَا يَرِ الْحِ . دُرْ وَ مِرْ مَرْمِ سَوْمَ يَرِ مَرْ وَرُدِوْسَرُدُ) مَرْ وَرُدِوْسَرُدُ) | 6 |
| | | בי בייער אקש (בי ביער איש אישראל) בייער איש אישראל (בי בייער איש אישראל) | 7 |
| | | שְּבָית דָבֶּב' 5.1 בֹרָ שׁתְּיִתְּטִא בְרָתִּת (בֹנְבֹרִיתְבֵּ הֹתְב' ה' בְּרְהָית | 8 |
| | | מיל א ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב | 9 |
| | ه د د د د د د د د د د د د د د د د د د د | י ביני ב באל בי באל בי ביני בין בים גב בין הסיקה באל אל ביני באל אל ביני באל אל ביני באל ביני באל אל ביני באל ביני באל ביני באל ביני באל ביני ביני ביני ביני ביני ביני ביני בינ | ه توسر |
| | | وْبِرْرَوْنَكُوْ وَرُوْدُ 4 دُرِهُ (زُرِمْو مِسْ رُرَيْدُ مُبْكَرِ كَنْ وَرِهُ | |
| | | בנים ב' | 10 |
| | | ק יים נייב ביים יים ייבים ביים ביים ביים | |
| | | ئۆركىرىكى ئۇرۇرۇ ئۇرۇرۇ ئۇرۇرۇرۇرۇرۇرۇرۇرۇرۇرۇرۇر | 11 |

6500036 🖀

12 وَوْءِ وْهُ مِسْرُوسْ اللَّهُ مِنْ مُرْمِدُ مُرْمِعِيْ وْسَارُ مُنْ وْسَارُوسْ مِرْفِقْ لَا وَلَا مِرْدُسْ اللَّهِ وَهُمْ اللَّهِ وَاللَّهُ وَلَّهُ وَلَا مُؤْمِدُ وَلَّهُ وَلَا مُؤْمِدُ وَلَّا مُؤْمِدُ وَلَا مُؤْمِدُ وَلَا مُؤْمِدُ وَلَا مُؤْمِدُ وَلَا مُؤْمِدُ وَلَا مُؤْمِدُ وَلَا مُؤْمِدُ وَلَّا مُؤْمِدُ وَلَا مُؤْمِدُ وَلَّا مُوالِمُ وَاللَّهُ وَلَّا مُؤْمِدُ وَلَّا مُؤْمِدُ وَلَّا مُوالِمُ وَاللَّهُ وَلَّا مُؤْمِدُ وَاللَّهُ وَلَّا مُؤْمِدُ وَاللَّهُ ولِنَّا مُوالِمُودُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّالِقُودُ وَلَّا مُعْلِمُ وَاللَّهُ وَلِلَّالِمُ وَاللَّهُ وَالَّالِمُ وَاللَّالِمُ وَاللَّالِمُ وَاللَّالِمُ وَاللَّالِمُ وَالْمُوالِمُ وَاللَّالِمُ وَاللَّالِمُ وَاللَّالِمُ وَاللَّالِمُ وَالْمُوالِمُوالِمُ وَاللَّالِمُ وَاللَّالِمُ وَاللَّالِمُ وَاللَّالِمُ وَاللَّالِمُ وَاللَّالِمُ وَاللَّالِمُ وَاللَّالِمُ وَاللّالِمُ وَاللَّالِمُ وَاللَّالِمُ وَاللَّالِمُ لَاللَّالِمُ وَاللّالِمُ وَاللَّالِمُ وَاللَّالِمُ لِلَّا لَاللَّالِمُ وَاللَّالِمُ

صور المرارة ا

| رُوْسُ (سُرَاءُ وُرُ | 0/X!/(2 + 1505951100 | | |
|----------------------------------------------------|-------------------------|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|---|
| ۵٬۵۰۰-۱۰۰۰ کارشرسونو د دگرگرسژ کموکا تو بر ۱ | 2005 2005 2005 | ים בים יים בים שתיית הייתייתית קייני בים הייניית הייתייתית קייניים | # |
| | | (מונים) (מונים מונים לל מונים מונים לל מונים לל מונים לא מונים לל מו | 1 |
| | | بَهُوْرٌ سَرُسُوهُ بَرُ يُرِدِ (لِمَهُرُ بِهُوْرِدُ هُمُورِسُ لِمُدُوسُ بِهُوْرُكُمْ مُورِدُكُمْ مُمُورُلُكُمْ مُسِلِكُ يَحُرُدُ) دسرى يَحْرُدُنُ | 2 |
| | | به ورود در مر سور مرور | 3 |
| | | פת כל בא באר לא פעת פתרות פרות בער בר קאר פל בל ב | 4 |

6500036 🖀

اجَوْرًا | 14

| 20 | 1117 | 0/ | . ^ | 2/2/ |
|----|--------------|---------|-----|-----------|
| 23 | <i>第ンチ</i> ラ | ים תינת | :2 | نے قرو مر |

|) () () () () () () () () () () () () () | 11/23 0/90 5/51 2590 | ·1 |
|------------------------------------------|------------------------------------|-----|
| | ىترىش: | 1.1 |
| | ردن بر د : درن برسو: | 1.2 |

|)/))/ () 9/2/12 5 | 0 (| -2 |
|----------------------|-----------------|-----|
| | سَرَسْر: | 2.1 |
| | תרבות עליעם אינ | 2.2 |

| י ברגו נה בס הב ה תינת מבו במפת | | .3 |
|------------------------------------|------------------------------------------------|-----|
| | 37 31 | 3.1 |
| | چ. ۰۰۰، چ | |
| | 3/ /37 3/ 1/28 | |
| | (0,22) 3, 523 55, 62 (5,5) | 3.2 |
| | وْدْدُوْدُ (صُرْدُوْدُوْسُهُدْ رِدُسُرُدِيْدُ) | 3.3 |

| 4. عارض (سررط تونور) 4. عارض (سررط تونورو) |
|---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| وَهِ وَهِ صَرَّمَ لَا وَهِ وَ صَرَّمَ مُوْ الْوَوْمُ وَ كُرْمَ وَهِ وَهِ وَ وَوَدُوْهُ وَهُ مَرْهَ وَوَدُو وَ وَدُوْرُورُ وَ وَهُورُورُ وَوَدُورُ وَهُورُورُ وَوَدُورُ وَالْوَالِمُونُ وَالْمُورُ وَالْمُؤْمُودُ وَالْمُورُ وَالْمُؤْمُودُ وَالْمُؤْمُودُ وَالْمُورُودُ وَالْمُؤْمُودُ وَالْمُورُودُ وَلَا لَا لَا لَالْمُؤْمُودُ وَالْمُورُ وَالْمُؤْمُودُ وَلَا لَا لَا لَا لَا لَالْمُورُودُ وَلَالْمُورُودُ وَلَا لَا لَا لَالْمُورُودُ وَلَا لَا لَا لَالْمُورُودُ وَلَا لَا لَا لَالْمُودُودُ وَلَالْمُودُ وَلَا لَالْمُولُودُ وَلَا لَالْمُولُودُ وَلَالِهُ وَلَا لَا لَالْمُولُودُ وَلَا لَالْمُولُودُ وَلَا لَالْمُولُودُ وَلَا لَالْمُولُودُ وَلَالِهُ لِلْمُولُودُ وَلَا لَالْمُولُولُودُ وَلَا لَالْمُولُولُودُ وَلَا لَالْمُولُولُودُ وَلَا لَالْمُولُولُودُ وَلَا لَالْمُولُولُودُ وَلَالْمُولُولُولُولُولُولُولُولُولُولُولُولُولُ |
| د هوش (رازگر 60 فروس رو و موش و هوش و هوش ده در |

| | מים בינון נוכם התניע במפות ת | ·5 |
|-----|------------------------------------|----------|
| √35 | | '× |
| | | سرکنٹر |
| | | 385 |
| | | مُرْير ز |

15 | 5%

غَرُوْرُ 3: رُّرِ مَرْرُوْسُورٌ مَّرُ وَرُرُومُ

| | | יין אורט אורט אר ארנייר מתות דמפט המתיקשפט בהתיבפ | ه توسر |
|--------------------------------|------------------------------------------------|------------------------------------------------------|--------|
| وُردَ وَرَدُ عُوْسِ (دُورُوسِ) | ירסני / כי מעמית ש ב שמפס מעמית ש ב שמפס |) - 2 0 2 - 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 | # |
| | | | |
| | | | |
| | | | |
| | /) ? */2 & | | 1 |

|)) (דר 1/ 1/ 1/ 1/ 1/ 1/ 1/ 1/ 1/ 1/ 1/ 1/ 1/ | | | ر بر بر ع ر بر بر ع | |
|------------------------------------------------|---------------------------------------|----------------------------------|-----------------------------------------|---|
| وَرِسُودُ دِرُورُ (مُرْوِرُ رُرُورُ رُرُورُ | ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב | כנ ני 0 בקעות המקנ בקעות ה | ייס ררי אינט איס מאגש במא באפט מינית | # |
| | | | | |
| | | | | |
| | | | | |
| | / 2 2 / 2 8 | | | • |

عَ يُرْوَرُ 4: وُرِمُو 3 (مِسْرُ) رَرَبْهُ عَبْدُرِ تَنْرُورُو دُوْسُرْبِرِ وَسَهُمْ مُورُدُ

| ים דרון אונם 201 ו דרם דר אונט אונט אונט אונט אונט אונט אונט אונט | | | | ه نوکس |
|-------------------------------------------------------------------|------------------------------------|------------------------------------------------------------|----------------------------------|--------|
| دُسَمْرُ مُورُدُ مُرُدُ (مُرْدُمُرُسُ | 20/0// 5/1/20/0// 5/1/20/0// | 6,0000 0 100 6,0000 6 6 5 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 6 | 0 / 6 2 / 0 / / E-10 V 0 2 MM | # |
| | | | | |
| | | | | |
| | | | | |
| | | | | |
| | | | | |
| | | | | |
| | | | | |
| | | | | |
| | | | | |
| | | | | |
| | /32 /28 | <u> </u> | I | 1 |

سيء: رَوْرُدُ سَمَسَرُ سُرُسِ رَرَزُو دُوْدُ وَسُمَدُمُ رَوُوٌ وَسَرَرُكُ مُوْدُو

عُرُورُ 5: صِرْسُ مِوْرِمُ عَنْدُرُهُ صَرْسُونُهُمْ وَسُونُمْ عُمْرُهُمْ وَسُوسُونُهُمُ

| | | , 1. | 1.1 برؤور سئير ويركس |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|------------------|----------------------------------------------------------------------------------|---------------------------------------|
| 0 (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0) C (0 | 0 0 % 2 × × 2 | " מי מי אי אי אי מי מי פאר פאל איני איני פאל | ב"א מ" בקפיל "קרא" |
| 50 | 80 | 80 × 35 غرز مرد و شرو شرو شرو شرو شرو شرو شرو شرو شرو ش | 5,0 |
| 5 | 10 | 10 × היניל האל האל האל האל האל האל האל האל האל הא | 2 / 0 2 5 / 0 2 |
| - | 5 | | , , , , , , , , , , , , , , , , , , , |
| - | 5 | | 0/3 |
| 55 | 100 | | |

1.2 وَسَادُمَاوُوْ مُوْمِ وَمُرِمُ وَمُرِمُ وَمُرْمُ وَهُمِ عَبُومُرُدُ مُرْمِ مَعْرَوُوْ وَسَادُمَاهُوَمُمَامُوْ. مُوْمِ وَرُمَامُوْ وَوَمِرُوا وَمُومِ وَمُومِوْ وَمُرَامُونُ وَمُومُوا وَمُعَامِوْهُ مُؤْمِرُوْ وَمُرْمُونُ وَمُومِ وَمُومِوْ وَمُرَامُونُ وَمُومِ وَمُومِوْ وَمُرْمُونُ وَمُومُوا وَمُومِ وَمُومِوْ وَمُومُومُ وَمُومِ وَمُومِوْ وَمُومِوْ وَمُومِوْ وَمُومِوْ وَمُومِوْ وَمُومِوْ وَمُومِوْ وَمُؤْمِوْ وَمُؤْمِوْ وَمُومِوْمُ وَمُؤْمِوْ وَمُومِوْمُ وَمُومِوْمُ وَمُومِوْمُ وَمُومُومُ وَمُومُومُ وَمُومُومُ وَمُومِوْمُ وَمُومُ وَمُومِوْمُ وَمُومُ وَمُؤْمُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَسُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ ومُ وَمُومُ وَمُومُومُ وَمُومُ ومُومُ לתלימית כארים תמקבים בל בחבל באורים להפלי ממעל בל מוני בל המיל מלא באיירים לאל המשיים מצו בל בחבר המלש سرووس و برسرم سرتروسرمو.

6500036 🖀

ب*ازرً* | 18

عَ قُرُورُ 6: عِنْ سُورِدُيرِعِ

The issuing bank shall fill in this bank guarantee form in accordance with the instructions indicated.

[Issuing bank's letterhead]

Form of Bid Security (Bank Guarantee)

| Beneficiary: {Name and Address of Employer} Date: |
|------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|
| TENDER GUARANTEE No.: |
| We have been informed that {name of the Tenderer} (hereinafter called "the Tenderer") has submitted to you its Tender dated (hereinafter called "the Tender") for the execution of {name of contract} under Invitation for Tenders No ("the FB"). |
| Furthermore, we understand that, according to your conditions, Tenders must be supported by a Tenderguarantee. At the request of the Tenderer, we {name of Bank} hereby irrevocably undertake to bay you any sum or sums not exceeding in total an amount of [amount in figures] [amount in words] upon receipt by us of your first demand in writing accompanied by a written statement stating that the Tenderer is in breach of its obligation(s) under the Tender conditions, because the Tenderer: |
| a) has withdrawn its Tender during the period of Tender validity specified by the Tenderer in the Form of Tender; or b) having been notified of the acceptance of its Tender by the Employer during the period of Tender validity i) fails or refuses to execute the Contract Form, if required, or (ii) fails or refuses to furnish the performance ecurity, in accordance with the ITT. |
| This guarantee will expire: (a) if the Tenderer is the successful Tenderer, upon our receipt of copies of the contract signed by the Tenderer and the performance security issued to you upon the instruction of the Tenderer; and (b) if the Tenderer is not the successful Tenderer, upon the earlier of (i) our receipt of a copy your notification to the Tenderer of the name of the successful Tenderer; or (ii) {insert date}twenty-eight days after the expiration of the Tenderer's Tender. Consequently, any demand for payment under this guarantee must be received by us at the office on or before that date. This guarantee is subject to the Uniform Rules for Demand Guarantees, ICC Publication No. 758 signature(s] |
| נס: כ ליש זו מציר ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב |

فَ وَوْ 7: بُرِورُسُومُ وَ مُرسُوعٍ

The issuing bank shall fill in this bank guarantee form in accordance with the instructions indicated. [Issuing bank's letterhead]

Performance Guarantee

Date: [insert date (as day, month, and year)]

Title of the procurement: [Insert general title of the procurement]

Procurement Reference No: [insert reference]

Bank's Branch or Office: [insert complete name of Guarantor] Beneficiary: [insert complete name of Employer/Procuring Entity]

Performance Guarantee No:

We have been informed that [name of the Contractor], (hereinafter called "the Contractor") has entered into Contract No. [procurement reference number of the Contract]. dated [insert day and month], [insert year], with you, for the execution of [name of contract and brief description of Works] (hereinafter called "the Contract").

Furthermore, we understand that, according to the conditions of the Contract, a performance guarantee is required.

and amount in figures] 1.... (.... [amount in words]) such sum being payable in the types and proportions of currencies in which the Contract Price is payable, upon receipt by us of your first demand in writing accompanied by a written statement stating that the Contractor is in breach of its obligation(s) under the Contract, without your needing to prove or to show grounds for your demand or the sum specified therein.

This guarantee shall expire, no later than the day of 2, and any demand for payment under it must be received by us at this office on or before that date. The Guarantor agrees to a one-time extension of this guarantee for a period not to exceed[six months][one year], in response to the Employer's written request for such extension, such request to be presented to the Guarantor before the expiry of the

This guarantee is subject to the Uniform Rules for Demand Guarantees, ICC Publication No. 758, except that subparagraph (ii) of Sub-article 20(a) is hereby excluded.

[Seal of Bank and Signature(s)]

Note -

All italicized text is for guidance on how to prepare this demand guarantee and shall be deleted from the final document.

- 1 The Guarantor shall insert an amount representing the percentage of the Contract Price specified in the Contract and denominated either in the currency(ies) of the Contract or a freely convertible currency acceptable to the Employer.
- 2 Insert the date twenty-eight days after the expected completion date. The Employer should note that in the event of an extension of the time for completion of the Contract, the Employer would need to request an extension of this guarantee from the Guarantor. Such request must be in writing and must be made prior to the expiration date established in the guarantee.

המשים על כ ללבת שתעת להם עתעת במשל במני ללכם במנים במנים ללבת הבינית במנים בל בל הבינית פינות בינית בינית בינית בינית בינית במנים בל בל הבינית בינית בינית

عَ وَوَوْ } دُرُورُ عَلَيْهِ مِنْ مُرْسُوعٍ وَمُرْسُعٍ وَمُرْسُعٍ

[Issuing bank's letterhead]

Advance Payment Gurantee

[The bank, as requested by the successful Contractor, shall fill in this form in accordance with the instructions indicated.]

Date: [insert date (as day, month, and year)]

Title of the procurement: [Insert general title of the procurement]

Procurement Reference No: [insert reference]

Beneficiary: [insert legal name and address of Procuring Entity]

ADVANCE PAYMENT GUARANTEE No.: [insert Advance Payment Guarantee no.]

Advance Payment Guarantee No:

At the request of the Contractor, we [name of the Bank]. hereby irrevocably undertake to pay you any sum or sums not exceeding in total an amount of [name of the currency and amount in figures]* (....... [amount in words]) upon receipt by us of your first demand in writing accompanied by a written statement stating that the Contractor is in breach of its obligation under the Contract because the Contractor used the advance payment for purposes other than the costs of mobilization in respect of the Works.

This guarantee is subject to the Uniform Rules for Demand Guarantees, ICC Publication No. 758.

..... [Seal of Bank and Signature(s)].....

Note -

All italicized text is for guidance in preparing this demand guarantee and shall be deleted from the final document.

- 1 The Guarantor shall insert an amount representing the amount of the advance payment denominated either in the currency(ies) of the advance payment as specified in the Contract, or in a freely convertible currency acceptable to the Employer.
- 2 Insert the expected expiration date of the Time for Completion. The Employer should note that in the event of an extension of the time for completion of the Contract, the Employer would need to request an extension of this guarantee from the Guarantor. Such request must be in writing and must be made prior to the expiration date established in the guarantee

هُمْ وَدُو وَمُرْهُ عَمْهُ عَلَى اللَّهِ اللَّهِ عَلَى اللَّهِ اللَّهِ عَلَى اللَّهِ اللَّهِ اللَّهِ اللَّهِ ا

| 20000423 | ת צ'א יוק יים איק מ'ק' ב' ב' ת צ'א יוק יים איק יים איק |
|----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-----------------------------------------------------------|
| ((0 / C)) () () (((((((((((((| 35.1 |
| سرسر: | |
| : ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° | |
| 26332 (361 6101 1) 101 1 07402 8482 9491 800000 | 35.2 |
| ر | |
| ; o : o : c : c : c : c : c : c : c : c : | |
| ر بر ر مر ر ۵ . د . و در و بر بر بر مرسره بر: | |
| י ים יכי ירכניי ריים מיש ב להת ב ליים: ריים מיש ב ליים: | 35.3 |
| , , , , , , , , , , , , , , , , , , , | 35.4 |
| 0,0,0:10,00 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0,000 0 0,000 0,000 0,000 0,000 0,000 0,000 0 0,000 0 0,000 0 0 0 0 0 0 | 39 |

مره کوش 6: مره کوش

| 0);(2) 1529 CON 2) | ر دی دروه در دوسر، | |
|-----------------------------------------------------------------------------------------|-----------------------------------------------------------------|----------------------------------------------------------------|
| _ (ج دره مود کر ج کرد از مرد کرد کرد کرد کرد کرد کرد کرد کرد کرد ک | | "وَسُورُورُهُ وَيَرِوَكُوهُ") رُدِ |
| _ ځرځ کړوره و. | \$\$\tau_{\text{S}}\tau_{\text{P}} | فرد قر، دِ وُرِيرِ سَسْرَهُورُ |
| יייי ("כ אומייייין) ייאפת ("כ"ייייייייין) אינית ("כ"ייייייייייייייייייייייייייייייייייי | ، ۵ ر ، قرس و حر ، | |
| وَ وَمُرُوسٌ رَمَرُورُورٌ رَمُرُوسٍ رِسُو وَسُورُونُ وَمِرْوُومُ | وِ رِسِرَةُ مُورِ مُنْ وَمُونَا مِنْ وَسَادُمُنَاهُ رُوِّوْةً | ר ', ' (2) א א ב (2) 2 0 0 ב-הרמים ב פת די מידות סיידות |
| י א אין אין אין אין אין אין אין אין אין | ים יום היו יו יום היו היו ביו ביו ביו ביו ביו ביו ביו ביו ביו ב | במקני תותבי במקפתו כי |

- י ים ים יולר ולרים אם הם לא יים ים אונים אם אונים אל יולרים יולרים אלים בל האונים בל האונים בל אלים בל אלים ב ב-המשם תפתפ באיפות עת תיתב ב-המשפטת בתובת התבר בקרים ב-המשם תפתפ באיפות בתוכת ב-המשב و برو بروس مره سورو.

رُورُو وَيُرُورُ وَرُزُورُو وَرُسُورُ وَرُورُونُ وَرُورُونُ وَرُورُونُ وَرُورُونُ وَرُورُونُ وَرُورُونُ

| | 041 1241 1101 1 041 0490 04000 | | ر ۱۵۱۵۱ کا ۱۵۰۱ وسامد مرموم و مروم |
|-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------|-------------------------------------------------------------------------------------------|---------------------------------------------------------------------------------------------------------------|--------------------------------------------------------------------------------------------------------------------|
| | :,, * | | :^ ~ |
| | سرُسُر: | | سرکنو: |
| | :2%2 :282 | | :255 |
| | י 0 י 0 ביים אינה ביים אינה ביים אינה ביים אינה ביים ביים ביים ביים ביים ביים ביים ביי | | ? |
| 23/50 5-600 5-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 6-600 | ر ۵ (۵) ۵ و کو ک | ν'. - | ν'. <u>-</u> |
| : 25 | : , , × | :^ × | :7* |
| سرکنگر: | سرکش: | سرکش: | سر <i>کنگ</i> ر: |
| :257 | : 257 | :252 | :232 |
| בק מקנית על ייקים את: תב ' נקיק': תב ' נקיק': | ב מנמ מ' מ' מ' מ' ב'. ג' ב' ג'רי. | מ אינים | מ 2 מ מ מ מ מ מ מ מ מ מ מ מ מ מ מ מ מ מ |

6500036 🖀

3-36 52026-5 7 2000

- - 2. وَرُوْرِي وَرُونِ سُؤُمْ رُوٌّ، بُرُسُ الْمَوْدُورُ لَوْرُورُ.
- - - 026 00100 101 00100 000 00 0 11111 .5 . MYA EMDOS SOMO 1EMBA EMDOS MSYS KIPO .5
 - 6. وَرُوْرُدُورُ وَ دَعُ صَارِحُورُ مَا تَرْدُورُ مَا صَرَارُورُ وَيَرْمُورُ فَيْ مُرْدُرُ فَيْ مُرْدُورُ وَمُ
 - 7. وُرُسُرُدُ، وَسَرَعَ بِرَدُدُ رَيْنَ بَرُسُوعَ بِي صَلَّمَ مُسَامِعٌ فِي رَيْنَ نَوْدُ وَدُنْ وَسَرَّهُ وَسُرَّةً وَسَرَّعَ مَرْدُ وَسَرَّعَ مِسْرَةً وَسَرَّعَ مِسْرَةً وَسَرَّعَ مَرْدُ وَسَرَّعَ مِسْرَةً وَسَرَعَ وَسِرَعَ مِسْرَةً وَسَرَعَ وَسَ

 - 11. פרשוש לר השי הלי בי של הלי בי ביש פר בי בית לי ליציר התשאת בי על שיים לי לבל לי בי בי בי בי על על על על בי

6500036 🖀

24 | ";-

ع مرمو سور و مورم

アカー ダンダンハーラ

י ים ים בים לי היל או מר כל או בים לי היא לי או לי בים או היא בים היל או אים אין בים או בים או בים או בים או ב ב-המשם מאמפת שת באצל שתמע ל ברת תתל שתל העל בתתית התקל התפל הפת של הציק של הציק בית בים או בים או בים או בים א

×ەەرە مىرمىرى

- ا وَرُوعِ دُرُرُ الْوَارُ وَ عُرُورُ الْمُرْوَّرِ مِنْ الْمُوَارِ مِنْ اللهِ عَلَيْ اللهِ 1.1 وَيُورُ وَيُورُ وَيُرُونُ وَكُورُ وَلَا لَا لَالْكُورُ وَلَا لَالْمُونُ وَلَا لَا لَالْكُورُ وَلَا لَا لَالْمُونُ ولَا لَالْمُونُ وَلَا لَالْمُؤْلُولُ وَلَا لَالْمُونُ ولَا لَالْمُؤْلُولُ ولَا لَالْمُؤْلُولُ ولَا لَالْمُونُ ولَالْمُونُ ولَا لَالْمُونُ ولَا لَالْمُونُ ولَا لَالْمُؤْلُولُ لَالْمُ لَالْمُ لَال
 - ארים כן כ א יווס שכם כום את ום 000000 ב- בתופה מעפיל מעם. מתמעקש ב לאל מכמת מאמת מאת פת הה שאמוזה ב ב-בתם המעפי 1.2
 - מס כן כל ינוס שכם כל לינוס שנים לית לצל באל באל עלפצתם תלתה תלפתתם. מתמתש ב לאל מכנית שתית מאית פת אצלת באל באל מאפצתם תלתה תלפתתם. 1.3
 - تَسْرُسْهُ عِنْ وَمْتُ مُرْسِهُ مَرْسٍ 1:2:3 مُوْدَ (1 سِوْسُرِمِ، 2 رِوَوْمِ، 3 رِوَدُ 1.4
- وُرُسُ اللهِ اللهِ اللهِ اللهُ 1.5 "2 كُوشْرُدُر مُسْمَعِهُ وِسُر / سِوْشُرِهِ وِسُر (ج. ك. مرزعٌ مِهْ خَدْر خَرَسُونُ وَسُر) رُوَسُونُ مُسْرَدُو.
- رُجِرٌ مَسْمَ مِعْ هُوْ وَ وَمُرْمَ وَمُرْمُ وَ مُرْمِدُهُ وَ مُرْمُرُهُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُو وَمُرْمُ وَمُرْمُو وَمُرْمُو وَمُرْمُو وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُو وَمُرْمُو وَمُرْمُو وَمُرْمُونُهُ وَمُرْمُونُ وَمُومُونُ وَمُرْمُونُ وَمُرْمُونُ وَمُرْمُونُ وَمُومُونُ وَمُرْمُونُ وَمُرْمُونُ وَمُومُونُ وَمُرْمُونُ وَمُرْمُونُ وَمُومُ وَمُرْمُ وَمُرْمُونُ وَمُومُ وَمُرْمُ وَمُرْمُونُ وَمُومُ وَمُرْمُ وَمُومُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُومُ وَمُومُ وَمُرْمُ وَمُرْمُ وَمُرْمُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ ومُ وَمُومُ ومُومُ 1.6
- رُجِرٌ هَا خَرْجُرُدُ وَمِدُرُرُهِ، رُجِرٌ لَا عُرْجُرُرُدُ وَمِيْدِمِ لِاَ خُرْدُرُ الْحَرِيْرُ الْحَرِيْلُ ف 1.7 10mm ئە 3 ئۇرۇس ئۇرۇگ "8 ئورىمۇرىس 6mm ئە بىرىش كە ئۇرۇس ئىرىش ئىرىس ئىرىش ئى
 - ئىرىم ئىرۇر ئىرى ئىرىگىر 20 دود ئىرى ئىرى سىرىدى بۇرۇ. 1.8
 - 1.9
- فركس في خَرْدُرُ صَارْهُ لَهُمْ وَعَلَمْ خَرُكُرُ مِنْ أَرُور خُرُدُمْ الْمُؤْرِدُرُ مِنْ فَرَدُمْ فَرَدُمْ وَرُكُمْ فَا خُرْدُورُ وَمُعْرُونُ وَمُورُونُونُ مُعْرَدُونُ وَمُعْرَدُونُ وَمُونُونُ وَمُعْرَدُونُ وَمُعْرَدُونُ وَمُعْرَدُونُ وَمُعْرَدُونُ وَمُونُونُ وَمُعْرَدُونُ وَمُونُونُ وَعُرَدُونُ وَمُعْرَدُونُ وَمُونُونُ وَمُعْرَدُونُ وَمُعْرَدُونُ وَمُعْرَدُونُ وَعُرْدُونُ وَمُعْرَدُونُ وَمُعْرَدُونُ وَمُعْرَدُونُ وَمُعْرَدُونُ وَمُعْرِدُونُ وَمُعْرِدُونُ وَمُعْرَدُونُ وَمُعْرَدُونُ وَمُعْرَدُونُ وَمُعْرَدُونُ وَمُعْرَدُونُ وَمُعْرَدُونُ وَمُعْرِدُونُ وَمُعْرِدُونُ وَمُعْرِدُونُ وَمُعْرِدُونُ وَمُعْرِدُونُ وَمُعْرِدُونُ وَمُعْرِدُونُ وَمُعْرِدُونُ وَمُعْرَدُونُ وَمُعْرِدُونُ وَالْمُعُونُ وَمُونُونُ وَمُعْرِدُونُ وَمُعْرَدُونُ وَمُونُونُ وَالْمُونُونُ وَالْمُونُ وَالْمُعُونُ وَالْمُعُونُ وَالْمُعُونُ وَالْمُعُونُ وَالْمُعُونُ وَالْمُونُونُ وَالْمُونُ وَالْمُعُونُ وَالْمُونُ وَالْمُعُونُ والْمُعُونُ والْمُونُ والْمُعُونُ والْمُعُونُ والْمُونُ والْمُعُونُ والْمُعُونُ والْمُونُ والْمُعُونُ ول

6500036 🖀

25 | 55-

- چُرهُ جُرِدُ کَ جُرُدُ کُرُدُ کُرُورُ کُنگ کِرُورُ کُرُورُ کُرُورُ کُرُورُ کُرُدُ کُرُدُ کُرُورُ کُرُ הסירים המשת של את מתמק של האומים בל אונים המשתם לל המשתם לל המשתם לל המשתם בל המשתם ב وُسَوْرُهُ مِنْ مُورِّدُ مِنْ مُورِّدُ وُورْدُورُورُورُورُو.
 - رِوَ وَدُرُورُ رِوَ دِسَرُ خَرَّسٍ 50 مِرْكَةَ سِوَرُمِ صَاحَةً دُمَّرِ دُرُونُدُةً وَوِرْوَدُ رَبِي دُرُكُونُوسُووْ.
 - كَشْرْنَا بِرِجْ ذُوشْ سِوْشْرِمِ بُرْسُوسْ رَبِي % 0.4 أَرْدِ % 0.45 أَرْدِ فَرَوْ ثَرْدُ وَسُرَوَ مُرَنَا مُرْوَدُ
- ئىرسۇۋغىرە ئىرۇكى دېرۇگىۋىر ئىرى دەخ رەرى ئىرىمىچى دەنى كۆركىرى ئەدۇرغىر خەھ بۇرە سىرۇر تىگ 3 ۋىر بۇرچ ים יפל ז' סים בים אואין בארכת ביסוא באל ינים בים את ביסוסיים את באל ביסוסיים את באל ביסוסיים באל ביסוסיים ביסוסיים באל ביסוסיים ביסוסיים
 - ئَشْرُهُ بِهُ وَمُرْوَرُ وَرُوْسُو مُؤَرِّدُ رُوْسُ وَ وَمِرْ عَرُولُو وَمَرْمَوْ وَمُرْدِيْ وَمُرْدِهُ وَوَلَم
 - 1.18
 - 1.19 كَسْمَا مِنْ هُوْ وَمُورُو مُنْ مُنْ مُورِدُونِ كُسْمَا مِنْ مُنْ وَسُورُ مُنْ وَسُورُ مُنْ وَسُرَوْ وَال

2- ئررسر و شوره عرف مركز.

- 2.1 ئىرسى ئى ئىسى ئىرى ئى ئى ئى ھىرى دەر جى ئىسى ئى ئىسى ئىلى ئىلىدۇ.
- 1- ئۇير سۇھىرىكى د ئۇنى دىرى دىنۇدى 40 جوجھىر ھردى گرىدۇ.
 - 2- ﴿ مَا مُوْمُرُهُ مُنْ مُورُدُ مُنْ وَالْمُورُ مِنْ مُؤْمِدُ مَا مُورِدِهِ مِنْ مُنْ مُنْ وَسُرُو.
- 3- تركسة صُرْسَرُدِدْ أَدُدُ وَكُسْ أَرْسُرُدُ فَرُكْسِةً وْرُوسْ صُرَارُعُسِ، لَاكْبُرْشُ وِرْسُرُورْ وَارْفَا أَسْرُدُ وْرُحْدَرُورْ أَرْدُورْ وَرُورْ وَرُورُورُ وَارْفَا أَسْرُدُ وَرُحْدُورُ أَرْدُورُ وَرُورُورُ وَرُورُورُ وَارْدُورُ 25 ८५८ के रेटेंग्टर ये देहेंग्ट येत्रहेंहर्य पर्वेत्रतेहं.

3- ئۇنىرىىر.

- 3·1 گُرسَرُسُ خُرَّسِرِ "12×"6×"6 خُ تُرُوهُ فِرْمُ صَّارْسُرُ مَارُدُو سَرُوْ. "4 خُ گُرتُرَوُرُ گُرسَرُسُ خُرَّسِرِ "12×"6×"4 تُروهُ فَرِّمَ صَارْسُرُ مَارْدُو. "4 خُ گُرتُروُرُو گُرسَرُسُ خُرْسِرِ "12×"6×"4 تُروهُ فَرِّمَا صَارْسُرُ مَارْدُو. دُور رَزُه وَسِر وَمَرْ مَرْدَوْر مُورُوع مُرَدُه سُرُو. دُور رُزُورُدُ مُرْسُ وَرُودُ لَمِرْسُ 7 وَوَ وَصُورْ رِدُمَاشُ صَرَدُهُمْ شُرَ
 - كَدُوْوَرُ عُدُورُ مُنْ لَكُمْ وَمِرْ وَرُولُ وَلِهِ وَوَلَا وَرَبِي مِلْ الْمِنْ اللهِ مِنْ اللهِ اللهِ اللهُ 3.2
- ئىرۇئرد، گەرۇر ئىرى ئىرى گىر دىرى ئىرۇكى ئەرى ئەرى 12 دى ئۇڭ ھىدىدە كى سودىرى دىنۇ. سودىرى دەرۇس كۆكىنى
 - 3.4
 - دُرْوْدُو وَمْتُ مُرْسُورُ رَبِ 1:4 رُوْ. (1 سِوْسُرُو، 4 مُرْسُرُورِ) 3.5
 - 3.6
 - 3.7

6500036 🖀

- برسروري ولات مرسور الرب 1:4 دو. (١ سودرم، 4 فرسرور) 3.8
- "" "..... ומ" ומ" ומ" ומ" ומ" וברו נמלחם של "מ" אם יו ומ" מ" וברו בל המצבת הפרטית בת פתחם. את בהפצבבה ההפשיג בהאת התהפשיג שוכבה בהשתפת בפרתפת בם שתהבת ב הפצבת הפתחות בת פתחם. 3.9

4- بوځ شرمه نځ رشر.

- ﴿ وَسُرِهِ عَ رَسُ عَسُرٍ ، هُسُرَهُهُمُ رِوْسُدُهُمُ وَيُرْهُونَ فَرَوْسُهُوكُمِ تَرْبُونَكُم رَبُونَكُم هُسُرَدُهِ 12mm هُوسِرُودُ. .4.1
 - سرؤره فرود ورس سرسر الله المرد (١ سروره، 4 مردور) .4.2
 - .4.3
 - .4.4
- سِوْرُمِ خُرْدُوْ رَبِرُ مَوْمَرُ صَرْرُو لَمُرْرُوسٍ رِسُ عَلَيْهِ وَمِنْ مِدْرُهُ مِنْ اللهِ مَا مُرْمُ وَمُوسِ وَمُرْمِ وَدُوْمُ مِنْ اللهِ مَا مُرْمُ مُوسُومُ وَمُوسِ وَمُرْمِ وَدُوسُ .4.5 وَيُمَاثُو وَسُرِوْ وَيُورِ رَبِيْنَ وَهُمَارُوْ. دُرُوتُ بُرُودُورِ وَسُرَوْ وَيُرِدِ رَبِرِ سِوْشُرُو دُرُدُ
 - ים זכנו כ ל יוים שכם כים ל זו מס מטסים ים זון ב הפתם ב עכם לאל על על שתית עאית פת מה פאנוצה ב הפעם העם .4.6
 - .4.7
 - ים זיכו כ א ז'ינם מוכם כנם א ז'ינו מוכם בים אל אל משל מב לכנו א יכו ל יכום 60 יכא ז'ינו אינו אינו אינו אינו אי הבתה בתכב מדיל מבעת שתית מדית פת הפת בדה מב לתצ תהאתה שת מכב בתפאב הבצעפי .4.8
 - و الله المركز .4.9

5- رار تر ترسو:

- روً لا يُرْدُو وَ اللهُ وَ وَكُورُ وَ وَكُورُ وَ وَكُورُ وَ وَكُورُ وَ وَكُورُ وَالْمُولِ وَالْمُولِ وَالْمُولِ وَالْمُولِ 5.1
- 5.2 عُ هُوُدُ مِن وَرُولُ مُولِرُ وَنُونِ مِنْ وَنُونِ مِنْ وَالْمُونِ
 - تُرَدُّدُ رُبِرًا وَمُوْرِهِ مَوْمُونِ سَبِرِوْمَرُو وَهُ وَمُعَافِعِوْ مَرْفَعُ وِيُوْفِرُو مُرْمُ وَمُعَافِعِوْ وَمُوَّعُورُوْ. 5.3
- عِيرَةُ خَوْدَرِ عُشْرِنْ مُرْوَسٍ عُهُوْ نَاعُدُ مِنْسَبُ 0.38mm مِرْوَيْ وَسِنَّهُ وَرَسَّهُ (دُوْ.دُوْ.) دَر مَدُرَّدُ مُرْسَرُهُ عِيرَوْ. 5.4
 - ئِرْجُرِيمُورُ مَا يِرِسُرِي صِوْرُ مَسْرَدُورُ رَيْمَا مُورِيَّهِ رَسْسَرُوسُرَدُو. وِمَاوَرُ صَارِيمُوسِ 12mm ذَيْ وَوَسَرَبِيْ عَاوَمُو صَارِيمُ 5.5
- 5.6 בו תל הל בעות ההציל בעל המצה לאצית הלפתחהם.
 - 5.7
- تُرَرِّوْدُ لَالْمُؤْكِرِدُ لَاذْكُرُدُ، كَبُرِدُمِوْدُ وَرُسْمِسْ (وُلِرُوْر) كَرُسُوسْدُو. كَبْرِ وَلَمُولِدُ كَرُلُوسُ وَرُسْمِسْ 5.8 رُوَسُوْسُرُهُ. وَوَٰ سَمِسُوءَ مُرَّدُ رُسُسُونُ ﴿ مِسْرَوَ وَرُوْ رُبُونُ الْفَرَيْسُ وَوَسَمِسُ وَوَدُو الْمُؤْمِنُ وَمُرْوَسُونَ مُرَمَّرُونُ الْمُؤْمِنُ وَوَسِمِسُ وَوَدُونُ وَسُومُ وَرُونُ الْمُؤْمِنُ وَالْمُؤْمِنُ وَالْمُؤْمِ ور سئوس كريس كري كرد و كري و كريس و ك
- 5.9
- وِرَدُو لَا ذَيْ دُوْدُر صُرْسُرْنَا يُسْرُقُمْ ٤ بِرِجَانُد mm 75 وَ اللَّهِ وِي ﴿ رُدُو. رَمِ صُرْسُنَا لَا رَمِدُ وَعِلَا مُرْفَعَهُ وَالْمُوْمِدُو 5.10 مُرَامِ رُوْدُر وُسُرُوسُررُو.

6500036 🖀

27 | يُوْرًا 27

6- خرار خرار عرفروه:

- 6.1
- 6.2 ·\$1911-300
 - 6.3
- ئَ غَرِّمُونَ وَ مُرَوْرِ رَوْ خَرْدُرُ وَ مُرَّادُ وَ مُرَوْرِدُ وَ مُرَوْرُونُ وَ وَرُوْرُونُ وَ وَرُوْرُونُ وَ مُرَوْرُونُ وَمُرَوْرُونُ وَ مُؤْمِنُونُ وَ مُرَوْرُونُ وَمُونُونُ وَمُونُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُونُونُ وَمُونُونُ وَمُونُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُؤْمِنُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُؤْمِنُ وَمُونُونُ وَمُونُونُ وَمُؤْمُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُؤْمِنُ وَمُونُونُ وَمُونُونُ وَمُؤْمِنُ وَمُؤْمِنُ وَمُؤْمِنُ وَمُونُونُ وَمُؤْمِنُ وَمُؤْمِنُونُ وَالْمُؤْمِنُونُ وَالْمُؤْمِنُونُ وَالْمُؤْمِنُونُ وَالْمُؤْمِنُ وَالْمُؤْمِنُونُ وَالْمُؤْمِنُونُ وَالْمُؤْمِنُونُ وَالْمُؤْمِنُونُ وَالْمُؤْمِنُ وَالْمُؤْمِنُ وَالْمُؤْمِنُونُ وَالْمُؤْمِنُ وَالْمُؤْمِنُ وَالْمُؤْمِنُ وَالْمُؤْمِنُ والْمُؤْمِنُ وَالْمُؤْمِنُ وَالْمُؤْمِنُ وَالْمُؤْمِنُ وَالْمُؤْمُ وَالْمُؤْمِنُ وَالْمُؤْمِنُ وَالْمُؤْمِنُ وَالْمُؤْمِنُ وَالْمُؤْمِنُونُ وَالْمُؤْمِنُ وَالْمُونُ وَالْمُونُ وَالْمُؤْمِنُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ ولِمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ والْمُونُ والْمُؤْمِنُ وَالْمُونُ والْمُؤْمِلُونُ وَالْمُونُ والْمُؤْمِلُونُ والْمُؤْمِلُونُ 6.4 رسوري خررد سرورو.
 - 6.5
- 6.6
 - 6.7

7- مَرُوْرِ عُرْرُ:

- 7.1
- مُروِّر خَرْوَدُ نَهِمْ وَرِ خَرَمٌ خَرُ سُهُونَ مُدُورٌ سُوْنَهُمْ وَسُرَهُ وَرَ خَرُ وَرِ خَرُ وَرَ خَرَوْمَا مُر نَهُمُورُهُمُ 7.2
 - ל מונים מונים בינים ל מינים מינים אונים מינים מ 7.3
 - وُ يُحْدُدُ وَرِ جَا مِنْ جُنْدُورُ وَنْوَرَاكُمْ وَرِ جَالِمِوْ مَا مُورِّ الْمُورُ جُنْدُورُ وَمُ مُرَاكُمُ وَالْمُورُ 7.4
- وْرِ جَارَهُ خَرْسٍ وَدْوَرُ سَوِيًا دُوَرُ شَوْمَ وَبِرَوْمُوهُ رَسُرُةً دُوْمَانُوهُ وَرِ خَرْ سِرَدُرِدُ وَرِمَرُ رَمُرَدُسُ وَوَرِ رَمُوهُ 7.5
 - وْرِ غَرْوَرُورْ وَوْوْدُسْ 12 دَءِ رِبْرُ شَوْسِ وْرِ وَدْمُورْ دَيْرِدُسْ شَوْسِهُ 7.6

8- ५५09 ५५ केपक रेर्पप्रिंग:

- 8.1 מֹמִים פֹּרָג עֹמִים בֹּרָג עֹמִיבֹר הַרְבֹּבִּר הַרְבֹּבֹּר הַ הַעִּעֹנִב מֹמִיפָּ בְּרָג עֹמִיפֹּ פֹרְג עֹמִיפֹּ פֹרְג עֹמִיפּ
- 8.2 وَمُو مُؤْمِرُ رُوَمُ فَيْ وَمِنْ مُوَمَّرٍ، سِمِومَّدَ وَمِيْ رُوَمُونَ وَمِنْ رُومُونَ رُومُونُ وَمُورِدُ وَمُورِدُونَ.
- ئائَةُ دُنْوَدُوْرُ "6 دَنْ وَجِدْنُوْدُوْرُوْرُ وَمُرْمِرْهُ عَجْدُ دُوَرُوْسُدُوْ. كَالْرَاجِهُ فَ ثَرِ وَنُوَوَّ رُبِرًا جَنْرُدُوْمُ وَجَهُرْ وَمُرْمِرُهُ عاد روسوسرمو. عبر مؤسروسرمو.
- 8.4 تُشْرُخُ 8 يِرْدُوْدَنَاتَّرِهِ، 2 يُسْتَارَبُ رَقِيرِ 10A وَ 1 سَعِنْهُوْ. 13A وَ تَشْرُخُ 4 سَنْهُانَدُ رَوَّسِ 16A وَ 1 سَعِنْهُوْ. 15A وَ كُورُو مِنْ عُرَارُ رُورُسِ 16A وَ 1 سَمِرَاعُورُ.

- 15A 8.5 وَ مُرْمُونُ مُرْمُرُمُونُ وَمُرْمِرُونُ مُرْمُرُونُ وَمُرْمُرُونُ مُرْمُونُ مُرَمُونُ مُرَمُ مُرمُونُ مُونُ مُرمُونُ مُرمُونُ مُونُ مُرمُونُ مُونُ مُونُ مُونُ مُرمُونُ مُونُ مُونُونُ مُونُ مُ مُونُ مُ مُونُ مُونُ مُونُ مُونُ مُونُ مُونُ مُونُ مُونُ مُ مُونُ مُ مُونُ مُونُ مُونُ مُ مُونُ مُ مُونُ مُ مُونُ مُونُ مُونُ مُ مُونُ مُ مُونُ مُ مُونُ مُ مُونُ مُونُ مُ مُ مُونُ مُ פֿתאת ב תנוג 2 בעש בנפלתם.
 - 8.6 سُمريع وُنَّر، شوى وَنْ دُوْدَر سُرْسْ لَكُوْر وُسِر رَدَير، كَد، مَده وَوَ وَوَسُرُورَد وَنَامَو.
 - 8.7 مُرْفَعَ بُرَدُر رُخْرِيرٌ جُرِيعٌ جُوهُوهُ رُسُرِسُرُوسِ وَعَبَرَقِيرُو رَوْمَ مُرَدُّو مُرَدُّ مُرَدُّ وَمُرَدُ مُرَافِعُ مُرَدُّ وَمُوسِ وَعَبَرِقِيرُو مَنْ مُرَدُّ وَمُرْدُونَ مُرَدِّ مُرَافِعُ مُرَدُّ مُرَافِعُ مُرَافِعُ مُرَدُّ مُرَافِعُ مُرَدُّ مُرَافِعُ مُرَافِعُ مُرَدُّ مُرَافِعُ مُؤْمِعُ مُرَافِعُ مُوالْمُ مُرَافِعُ مُرَافِعُ مُرَافِعُ مُرَافِعُ مُوافِعُ مُوافِ
- 8.8 مَكِيْرُهُ وَ مَرْمَا وَ مَكِيْرِ وَكُودِ وَمُ مِوْمَا فِي مِرْكُو مِنْ رَدْيَ وَرُولُو وَرَبْ وَرُولُونُ . دُرُونُ بُرُودُ وَرَبْ
- 8.9 وَدِيْ نَيْوَرُ سَرَيْدُ دُمْوَدُ سِيْرِيْ نَيْسُ فَرْسِ 2.5 صَنَّرَبِ دُوْدَدُو (7/0.67mm)) دُرِ سِرْوَهُ وَوُسُوهُ وَوُسُوهُ دُرْسُ سريررو.

9- مُوَرَّمِهِ عَرَقُفَى:

- اُد رَاد وَرُون مِن مِن مُن مُن وَرُدُرُ وَ وَدَى دَرِهِ وَرَدُ يُنْ مِن اللَّهِ مِنْ مَن مَن مَن مَن مَن مَن وَيَمْ جَمَادٍ مَنْ وَرُونَ عِلْمَ الْمُنْ وَمِنْ وَرَدُودُ وَمَنْ مِنْ وَسِمْ مَا مَنْ مِنْ مَنْ مُنْ مُنْ م 9.1
- 9.2
- 9.3
- רוש ישר מרם כנסמט זיז נסשר בסי ש נשרם מססס מסים מאר מרב בינים בינים בינים בינים בינים בינים בישר מלחה בינים מת מתחה בפצב סשתית מתיתב תית הפעם בהחת מהצהפ צתפט התישים במשית הה ההבפתפי ביתית בפעית מתחה בקפב 9.4 שנם 2010 נוצו).
- 9.5
- 9.6
- 9.7 ٣٠٤٠٠ , رُو وَهِ جُسْرَهُ رُو لِهِ وَرِسْ شَوْهُ بَرُسْ جِرِهِ وَهُوْ رُودُ وَيُؤْدِ رَبُوسْ شَوْسُرُهُ . رُو دُخْ دُخُوشْ جُروسْ فَرُوسُ عِنْ رَجُوسُ درس،
 - رور الله المراج الرور المراج المراج والمراج المراج 9.8
- 9.9 وُسررو.


